

අතිපූජ්‍ය මඩිගේ පඤ්ඤාසීභ මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත ලිපි නාමාවලිය

	1945		
කක්කාරු ජාතකය		ලක් බුදු සසුන	1945.09.21
මහා මංගල ජාතකපිණ්ඩාර්ථය		ලක් බුදු සසුන	1945.10.20
වේනිය ජාතකය		ලක් බුදු සසුන	1945.11.19
	1946		
චිත ගමන නූතන භ්‍රමණ වෘත්තාන්තයක් පළවෙයි (i)		සිංහල බෞද්ධයා	1946.09.14
සිංහප්පුරුවේ තොරතුරු (ii)		සිංහල බෞද්ධයා	1946.09.21
අතරමග චිත්ති (iii)		සිංහල බෞද්ධයා	1946.09.28
චිතයේ බෞද්ධ කටයුතු (iv)		සිංහල බෞද්ධයා	1946.10.05
ලොව වනසන අත්ලස් වසංගතය (v)		සිංහල බෞද්ධයා	1946.10.12
චිත බෞද්ධයන්ගේ උන්නදුව (vi)		සිංහල බෞද්ධයා	1946.10.19
	1947		
විසාබ මහ රහතන් වහන්සේ		බෞද්ධ ළමයා	11කා. 6ක.
බුදුරජාණන් වහන්සේ චිතය නොදුටුවාහු ද?		සිංහල බෞද්ධයා	1947.08.16
මහායාන සූත්‍ර දෙකක්		සිංහල බෞද්ධයා	1974.09.13
ජනසක්ඛ ජාතකය (i)		ලක් බුදු සසුන	1947.10.29
ජනසක්ඛ ජාතකය (ii)		ලක් බුදු සසුන	1947.11.27
	1949		
සත් පුරුෂයා		බෞද්ධ ළමයා	13කා. 11,12ක
	1950		
මහල් නම් කවරේද?		බෞද්ධ ළමයා	14කා. 6ක.
දීම කවර හෙයින් අවශ්‍ය ද?		බෞද්ධ ළමයා	14කා. 7ක.
	1951		
සඵඤ්ඤා ධාතුන් වහන්සේ		බෞද්ධ ළමයා	15කා. 2ක.
රෝගියා හා උපස්ථායකයා		බෞද්ධ ළමයා	15කා. 4ක.
භාවනා කවර හෙයින් අවශ්‍යද?		බෞද්ධ ළමයා	15කා. 5ක.
භාවනා නම් කවරේ ද?		බෞද්ධ ළමයා	15කා. 6ක.
	1953		
මිය ගියවුන් හට පින්දීම (i)		සිංහල බෞද්ධයා	1953.04.25
වෙසක් පුත්‍ර පොහොදා සිහි කටයතු කරුණු		බෞද්ධ ළමයා	17කා. 1ක.
රූපයට නොරැඳවෙන්න		බෞද්ධ ළමයා	17කා. 2ක.
ධනයෙන් සැප ලබන්නේ කෙසේ ද?		බෞද්ධ ළමයා	17කා. 12ක.
මිය ගියවුන් හට පින්දීම (ii)		සිංහල බෞද්ධයා	1953.05.02
නාගාර්ජුන මහා විද්‍යාලය		දිනමිණ	1953.05
පින් දීමට දින නියම ද?		සිංහල බෞද්ධයා	1953.05.09
භාවනාව (i)		සිංහල බෞද්ධයා	1953.05.23
භාවනාව (ii)		සිංහල බෞද්ධයා	1953.06.06
pa055 බුද්ධ ධර්මයෙන් වූ ලෝක ශාන්තිය		සිංහල බෞද්ධයා	1953.07.04
pa005 පිරිනේ ගුණ ලැබෙන්නේ කෙසේද?(i)		සිංහල බෞද්ධයා	1953.09.26
pa005 පිරිනේ ගුණ ලැබෙන්නේ කෙසේද?(ii)		සිංහල බෞද්ධයා	1953.10.03
pa005 පිරිනේ ගුණ ලැබෙන්නේ කෙසේද?(iii)		සිංහල බෞද්ධයා	1953.10.10
pa005 පිරිනේ ගුණ ලැබෙන්නේ කෙසේද?(iv)		සිංහල බෞද්ධයා	1953.10.17
අපි උතුමන්ට වදිමු		බෞද්ධ ළමයා	17කා. 6ක.
ගෙදර බුදුන් වැදීම		බෞද්ධ ළමයා	17කා. 7ක.
පන්සලට යෑම		බෞද්ධ ළමයා	17කා. 8ක.
pa005 පිරින ඇසීමට ප්‍රියවි තිබෙන්නේ කුමක් නිසාද?(v)		සිංහල බෞද්ධයා	1953.11.07

ප්‍රඥාප්‍රභා 2
ප්‍රඥාප්‍රභා 6
ප්‍රඥාප්‍රභා 6
ප්‍රඥාප්‍රභා 6
ප්‍රඥාප්‍රභා 6

pa005 පිරින ඇසීමට ප්‍රියවී තිබෙන්නේ කුමක් නිසාද?(vi)

සිංහල බෞද්ධයා 1953.11.14

1954

නේපාලයේ මහායාන බුද්ධාගම
ධර්මයන් පිටත් කොට යැවීම (iii)
බුරුමයේ කේශධාතු වෛතාසය
යස නම් කුල පුත්‍රයා පැවිදි වීම (ii)
පුස්තකාලය (i)
බමුණා එළු බෙටි ගිලී (iv)
බෞද්ධ ගෞරව ආගමික වාරිත්‍ර (v)
දාගැබ, බෝධිය හා විහාර ගේ
මවුපියන් ගුරුවරයන් පිදීම
බුරුමයේ තාවකාලික මහණකම

දිනමිණ වෙසක් කලාප 1953.05
බෞද්ධ ළමයා 18කා. 6ක.
බෞද්ධ ළමයා 18කා. 1ක.
බෞද්ධ ළමයා 18කා. 3ක.
බෞද්ධ ළමයා 18කා. 4ක.
බෞද්ධ ළමයා 18කා. 7ක.
බෞද්ධ ළමයා 18කා. 8ක.
බෞද්ධ ළමයා 18කා. 11,12ක.
බෞද්ධ ළමයා 18කා. 11,12ක.

pa087 බෞද්ධ ගෞරව සිරියාව (i)
pa087 බෞද්ධ ගෞරව සිරියාව (ii)
pa087 ආදර්ශීය බෞද්ධ පවුල (1)
pa087 නාදේය වෙළඳ මහතා - (ආදර්ශීය පවුල 2)
pa087 හොඳ පුරුෂයා හා හොඳ සත්‍රිය - (ආදර්ශීය පවුල 3)
pa057 මවුපියෝ

සිංහල බෞද්ධයා 1954.05.15
සිංහල බෞද්ධයා 1954.09.18 ප්‍රඥාප්‍රභා 3
සිංහල බෞද්ධයා 1954.10.02 ප්‍රඥාප්‍රභා 3
සිංහල බෞද්ධයා 1954.10.16 ප්‍රඥාප්‍රභා 3
සිංහල බෞද්ධයා 1954.10.30 ප්‍රඥාප්‍රභා 3
සිංහල බෞද්ධයා 1954.11.20 ප්‍රඥාප්‍රභා 3
සිංහල බෞද්ධයා 1954.12.18 ප්‍රඥාප්‍රභා 2

1955

pa058 බුදුහු ගිහි විනයයේ දී වදාළ යුතුකම්
ගිහි බෞද්ධයන්ගේ දින වරියාව
ගිහි බෞද්ධයන්ගේ දින වරියාව
2500 බුද්ධ ජයන්තිය
තමන් සෙවීම (i)
බෞද්ධයා (ii)
පවුල් සතර (iii)
මවුපියෝ (iv)
දරුවෝ (v)
දුරුතු පසළොස්වක
සකු හිංසාව

සිංහල බෞද්ධයා 1955.01.15 ප්‍රඥාප්‍රභා 2
බෞද්ධ ළමයා 19කා. 1ක.
බෞද්ධ ළමයා 19කා. 2ක.
බෞද්ධ ළමයා 19කා. 3ක.
බෞද්ධ ළමයා 19කා. 4ක.
බෞද්ධ ළමයා 19කා. 5ක.
බෞද්ධ ළමයා 19කා. 6ක.
බෞද්ධ ළමයා 19කා. 8ක.
බෞද්ධ ළමයා 19කා. 9ක.
බෞද්ධ ළමයා 19කා. 9ක.
ඉරිදා ලංකාදීප 1955.07.10

pa037 ගිහි පැවිදි සබඳතා සවිමන් කැර ගනිමු

මහා නායක අක්ක පත්‍ර 1955.11.27 ප්‍රඥාප්‍රභා 5

1956

pa029 ගුරුන් හා ශිෂ්‍යයෝ
මිත්‍රයා තෝරා ගැනීම
ගුණ නුවණින් පිරිහෙන හැටි
සුඛා සභිසස්ස සාමග්ගි
බුදු සෙන
නියම බෞද්ධ සමාජයක්
සුරා තහනම හා රැකී රක්‍ෂා
සුරාව සහ නීතිය
පසුගිය පසළොස්වක දා ඇරඹුණු වස් කාලය
සුරාව සහ සුදුව
හොර සුරා
අනුශාසනාව (සුරා සබඳි)
අනුශාසනාව (සුරා සබඳි)
සුරා වාදයන්හි පාසල් සිසුන් යෙදවීම සුදුසු ද?
සුරා තහනම
මහ ගුණ පිරි නා හිමි
පැළැණේ වජිරඤ්ඤා සවාමීන්‍රයෝ
අද බොදු මහ උළෙලක් පැවැත්වෙන නේපාලය
බෞද්ධ සම්මේලය පවත්වන නේපාල ආගම

බෞද්ධ ළමයා 20කා. 10ක.
බෞද්ධ ළමයා 20කා. 11,12ක.
දිනමිණ 1956.04.24
දිනමිණ 1956.01.23 ප්‍රඥාප්‍රභා 1
දිනමිණ 1956.05.22
ලංකාදීපය 1956.05.23
ඉරිදා ලංකාදීප 1956.07.08
ඉරිදා ලංකාදීප 1956.07.15
ලංකාදීපය 1956.08.03
ඉරිදා ලංකාදීප 1956.08.05
ඉරිදා ලංකාදීප 1956.08.12
ඉරිදා ලංකාදීප 1956.08.19
ඉරිදා ලංකාදීප 1956.09.02
දිනමිණ 1956.09.03
ඉරිදා ලංකාදීප 1956.09.09
ලංකාදීපය 1956.09.21
ලංකාදීප 1956.09.21
දිනමිණ, ලංකාදීප 1956.11.15
දිනමිණ, ලංකාදීප 1956.11.16

pa039 සුරාමේරය මජ්ඣිමනිකායෙහි වේරමනී සික්ඛාපදං සමාදියාමී

සුරාපානය හා විවිධ මත පොතෙහි ප්‍රඥාප්‍රභා 8

pa085 බුදුරජාණන් වහන්සේ නිසා සිදු වූ ලෝක ශාන්තිය

පිළියන්දල වෙසක් දහම් ප්‍රචාරක සමිතියප්‍රඥාප්‍රභා 3

1957

	මා දුටු ඉන්ද්‍රියාව	දිනමිණ	1957.01.26	
	අපරාධවලට මුල් හේතුව කාම කෝපයයි	දිනමිණ	1957.02.11	
	පරමාණුවෙන් විනාශ නොවෙමු	දිනමිණ	1657.02.20	
	කසාද හා දික්කසාද - පැවිදි බෞද්ධ මතය	දිනමිණ	1957.03.25	
pa061	මැදුම් පිළිවෙත	දිනමිණ	1957.04.30	ප්‍රඥාප්‍රභා 2
	මුසාවාදා වෙරමණි සික්ඛාපදං සමාදියාමි	දිනමිණ	1957.05.13	
pa059	වෙසක් දා - (ප්‍රඥා මගකි)	ලංකාදීපය	1957.05.13	
pa060	බුදුරදුන් කුල කාන්තාවනට දුන් අවවාද	දිනමිණ	වෙසක් කලබ	ප්‍රඥාප්‍රභා 2
	වාම ජීවිතය	රසවාහිනී	පොසොන් කල:	ප්‍රඥාප්‍රභා 2
	රේසවලින් රට පිරිහෙයි	දිනමිණ	1957.08.15	
pa017	මත්පැන තහනම - තහනම් කිරීම ජාතික වැඩකි	දිනමිණ	1557.08.26	
	අපේ ගුරු භාමුදුරුවෝ (පැළැණේ මහ නා හිමි)	ලංකාදීප	1957.09.22	ප්‍රඥාප්‍රභා 1
	අනුව යෑම	දිනමිණ	1957.10.08	
pa022	සෙනෙට් අසුන ද? බුදු සසුන ද?	දිනමිණ	1957.10.23	ප්‍රඥාප්‍රභා 1
	ගං වතුර ආධාර පිණිස ආත්ම පරිත්‍යාග අරමුදලක්	දිනමිණ	1957.12.28	

1958

pa062	ඒකාබද්ධ බෞද්ධ සංවිධානයක් අවශ්‍යයි	දිනමිණ	1958.01.11	
	මරණීය දණ්ඩනය පිළිබඳ බෞද්ධ මතය	දිනමිණ	1958.03.17	ප්‍රඥාප්‍රභා 2
	බෞද්ධ පරිසරය	ජනතා	1958.05.01	
	දේවභය තුරන් කොට සන්සුන්ව සිටීමු	ලංකාදීපය	1958.06.02	
	බුද්ධාගමයෙන් තොර සිංහලයෙක්ද සිංහලයාට බුද්ධාගමෙන් තොර කිසාවක් ද නැත	සිංහල බෞද්ධයා	1958.06.14	
	දහම් පාසල් නැති පළාත්වල ඒවා ඇති කළ යුතුයි (ii)	සිංහල බෞද්ධයා	1958.06.21	
	දහම් පාසල් පාර්ලිමේන්තුවේ සම්මත වූ පණතකින් රජය පිළිගත් සංවිධානයක් කළ යුතුයි	සිංහල බෞද්ධයා	1958.06.28	
	ඇසළ උත්සවය	දිනමිණ	1958.06.30	
	නිරිදේශ පත්‍ර කාරක මණ්ඩලයේ සැලකිල්ලට භාජන විය යුතු කරණු (ද.පා.ප.වා.) (i)	සිංහල බෞද්ධයා	1958.07.05	
	දහම් පාසල් නැති පළාත්වල ඒවා පිහිටුවීම (v)	සිංහල බෞද්ධයා	1958.07.12	
	ධම් ඤාණය හා සදාචාර දියුණුව (vi)	සිංහල බෞද්ධයා	1958.07.19	
	ලංකාවේ පවත්නා අවමංගල වාරිත්‍ර	ලංකාදීපය	1958.10.17	
	පණ්ඩිතකමට වඩා හැදිවිවකම ඕනෑ	දිනමිණ	1958.10.20	
	සියමේ හික්කු ආරෝග්‍යශාලාව ලංකාවට ආදර්ශයක්	දිනමිණ	1958.12.19	

1959

	බෞද්ධ අධ්‍යාපනයේ අනාගතය	දිනමිණ	1959.02.19	
pa063	දෙපැත්තෙන්ම ඉල්ලීමක් - මහජනයා ආරක්ෂා කරනු	දිනමිණ	1959.03.08	
	විකාර භාවනා ක්‍රම බුද්ධාගමට තර්ජනයකි	දිනමිණ	1959.03.11	ප්‍රඥාප්‍රභා 2
	බුදුන් උපන් රටේ බුදු දහම අනතුරේ	දිනමිණ	1959.04.10	
	අලුත් අවුරුදු අවවාද	දිනමිණ	1959.04.14	
	මේ ආණ්ඩුවට අවුරුදු දෙකයි - බෞද්ධ හඬට කන් දුන්නා මදි	දිනමිණ	1959.04.20	
pa016	බොදු කතුන් පෙර ආ යුතුයි	දිනමිණ	1959.04.27	
	ධ්‍යාන නැතිව සෝවාන් විය හැකි ද?	රසවාහිනී	1959 මැයි	ප්‍රඥාප්‍රභා 1
	බුදුන් සමයේ ඇරඹුණු ගිලන් සේවය	ලංකාදීප	1959.05.21	
pa089	රජයේ මුදල් බුද්ධාගමට විරුද්ධව යොදවන්න එපා	දිනමිණ	1959.06.19	
	ලක්දිව මංගල ධම් දේශනය	සිළුමිණ	1959.06.21	ප්‍රඥාප්‍රභා 3
	අග්‍ර රාජ ගුරු ප්‍රසාදිකුමාට මහ නාහිමිගෙන් පිළිතුරු	දිනමිණ	1959.07.03	
	එදා සිමන් කුරේලා කළ දරුණු ක්‍රියා මෙදා තෝමස් කුරේලාට කරන්නට ඉඩ නොලැබේ	සිංහල බෞද්ධයා	1959.07.11	
	වාම ජීවිතය	බෞද්ධ ළමයා	22කා. 1,2ක.	
	පසළොස්වක නිවාඩුව නැති කිරීම බෞද්ධයාට කළ නින්දාවකි	දිනමිණ	1959.07.14	
	සූරා තහනම් කිරීමෙන් ලාබයක් මිස පාඩුවක් නැ	දිනමිණ	1959.08.18	
	ආගමේ නාමයෙන් අධ්‍යාපනය පිල්වලට බෙදන්න එපා	දිනමිණ	1959.08.25	
	හොර සූරා ඇතිවන්නේ පාලනයේ වැරදි නිසයි	දිනමිණ	1959.08.25	
	සංඝ සංශෝධනයක් ඕනෑ. හදිසි තීරණ වලින් බැ..	දිනමිණ	1959.11.09	
pa018	සසුන රැකීමට හළ යුතු දෑ	ලංකාදීප	1959.11.18	ප්‍රඥාප්‍රභා 1
pa019	වහ වහා කළ යුතු දෑ	ලංකාදීප	1959.11.23	ප්‍රඥාප්‍රභා 1

ශාසන කොමිසමේ යෝජනා සම්පිණ්ඩනය
හිඤ්ඤත් වහන්සේ සහ අධ්‍යාපනය

දිනමිණ 1959.11.24
දිනමිණ 1959.11.25

1960

නිදහස් ජාතියක සමාජ විපර්යාසය
ආගමේ මුලාවෙන් අධ්‍යාපනය බෙදුණු එපා
අගමැති දහනායක මහතාට පිළිතුරු
ගව සාතනය
බෞද්ධයා නම් කවරෙක් ද?
වෙසක් අධිෂ්ඨානය

දිනමිණ 1960.02.04
දිනමිණ 1960.02.15
සිංහල බෞද්ධයා 1960.02.27
ලංකාදීප 1960.04.25
බෞද්ධ ළමයා 24කා. 3ක.
ලංකාදීප 1960.05.08

pa064 මියගියවුන්හට පින්දීම
රදගුරු තුමාගේ ප්‍රකාශය ඉතා අගෙයි
බෞද්ධ වාරිත්‍ර

රසවාහිනී 1960 මැයි (වෙසක්) ප්‍රභා 2
ලංකාදීප 1960.05.20
බෞද්ධ ළමයා 24කා. 4ක.

අග රද ගුරු තුමන්ට පිළිතුරු
පල්ලියට පන්සලෙන් පිළිතුරු

ලංකාදීප 1960.06.21
සිංහල බෞද්ධයා 01960.07.02

pa086 ශ්‍රද්ධාව
වංචි ජීවිතයක් නැති නිසා මධ්‍යම පන්තිය අමාරුවේ
පාසැල් ගැනීමට පක්‍ෂ විපක්‍ෂ මත මතුවේ
පාසැල් ගැනීම හොඳයි
එක්සත් ලංකාවක් බිහිකළ යුතුයි
රටේ අධ්‍යාපන ක්‍රමයේ කිසිම හේදයක් එපා
නිදහස් අධ්‍යාපනයටත් මෙසේ විරුද්ධ වූනා
ශාසන කොමිසම
මෙහෙකරුවන් හා ස්වාමීහු

බෞද්ධ ළමයා 24කා. 6ක.
දිනමිණ 1960.08.19
ලංකාදීප 1960.08.28
දිනමිණ 1960.08.29
දිනමිණ 1960.10.03
දිනමිණ 1960.10.10
ලංකාදීප 1960.11.29
දිනමිණ 1960.12.29
බෞද්ධ ළමයා 24කා. 10,11ක.

1961

pa020 පාසල් ප්‍රශ්නය - අද තත්ත්වය
කලබල වන්න එපා
රෝග නිදානය - (කමාන්ත සතිය නිමිත්තෙන්)
අවුරුදු සිරිත් විරිත් සංස්කෘතිය රැකීමටයි
පාසල්වල ආගම ඉගැන්වීම
වෙසක් උත්සවය පැවැත්විය යුතු සැටි
අද අපි අප රට දැය ගැන සිතමු
ශාසන කොමිසමේ යෝජනා ක්‍රියාවේ යොදනු
ඇසළ පුණු පොහොයෙන් ඇරඹෙන වස්සාන කාලය

දිනමිණ 1961.01.24
දිනමිණ 1961.03.15
ලංකාදීප 1961.04.06
දිනමිණ 1961.04.12
දිනමිණ 1961.04.19
ජනතා 1961.04.25
ලංකාදීපය 1961.04.29
දිනමිණ 1961.05.15
දිනමිණ 1961.07.28

pa099 වස් කාලය හෙවත් පුණු කාලය
ලංකාව දෙව්ලොවකි
බුද්ධියෙන් තොර විවාරය

දිනමිණ 1961.07.29 ප්‍රඥාප්‍රභා 7
දිනමිණ 1961.08.24
සිංහල බෞද්ධයා 1961.11.04

pa016 ධ්‍යාන නැතිව සෝවාන් විය හැකි ද?
කාමබෝජයේ බුද්ධ ශාසනය අද

සිංහල බෞද්ධයා 1961.11.11
රිච්චින 1961.12.31

pa039 පුණු ක්‍රියා වස්තු

ප්‍රඥාප්‍රභා 5

1962

පොහොය නිවාඩුව
ග්‍රහ අපලෙන් මිදෙන්නේ කෙසේ ද?
බෞද්ධයන් අවදිවුණා
බද්දේගම ශ්‍රී පියරත්න නා හිමි ගුණ
අපරාධ ඇයි? - ආධ්‍යාත්මික පිරිහීම නිසා
වෙසක් උත්සවය සංකර කර ගන්න එපා
බුද්ධාගම හා සෞඛ්‍ය සේවය
ගිලන්හල් සේවය
බෝසනාණන් වහන්සේ ගේ ආදර්ශීය දානය
මල් පුජා කිරීම
කෙළෙහි ගුණ සලකමු
කටමැන දෙසීම පින්කම් කිරීමක් නොවේ
බෞද්ධ වාරිත්‍රයෙන් සිංහලයා දියුණු වූ සැටි

දවස 1962.01.11
දිනමිණ 1962.01.15
දිනමිණ 1962.02.03
ලංකාදීපය 1962.02.15
දිනමිණ 1962.03.12
දිනමිණ 1962.04.30
ලංකාදීපය 1962.05.16
දවස 1962.05.17
බෞද්ධ ළමයා 26කා. 2ක.
බෞද්ධ ළමයා 26කා. 3ක.
බෞද්ධ ළමයා 26කා. 4ක.
සිංහල බෞද්ධයා 1962.06.02
සිළුමිණ 1962.06.17

	ඩී. ආර්. විජේවර්ධන වර්තය - (ග්‍රන්ථ විවේචනයක්)	දිනමිණ	1962.08.18	
	ඇස් දන් දෙමු	ලංකාදීපය	1962.08.24	
	රට කොයිබටද - නුචුමනා වාද හෙද එපා	දිනමිණ	1962.08.27	
	කතෝලික ප්‍රයත්නය නොහොත් ආක්‍රමණය - කොමියුනිස්ට් පක් කළොත් ඇත්ත නැත්ත	දිනමිණ	1962.09.17	
	ප්‍රථම ධර්මය ගමන	බෞද්ධ ළමයා	26කා. 6ක.	
	නිවාඩු ක්‍රමයේ සංශෝධනයක් ඕනෑ	දිනමිණ	1962.10.04	
	ජීවකතූමා	බෞද්ධ ළමයා	26කා. 7ක.	
pa036	මිත්‍රයා පිළිබඳ බෞද්ධ සංකල්පය			ප්‍රඥාප්‍රභා 8

1963

	දාගැබ, බෝධිය , විහාර ගේ...	බෞද්ධ ළමයා	27කා. 8ක.	
	නායක වර්ත ශුද්ධිය අත්‍යවශ්‍යයි	දිනමිණ	1963.01.24	
	පාසලයි - ආගමයි	රිච්චින	1963.02.10	
	සතරාකාර සමාජ සංවර්ධනය	ලංකාදීපය	1963.02.11	
	භික්ෂු අධ්‍යාපනය ක්‍රමවත් නොකළොත් ශාසනයේ අනාගතය අඳුරුයි	දිනමිණ	1963.02.14	
	වතුර්විධ මනුෂ්‍යයෝ	බෞද්ධ ළමයා	27ක. 11,12ක.	
	නුවරඑළියේ අශෝකාරාමයේ නව පණක් ලබන බුදු පිළිම කලාව	ලංකාදීපය	1963.04.21	
pa090	බුදුසමයේ දැක්වෙන සුව වඩන මග	රසවාහිනී	1963 මැයි	ප්‍රඥාප්‍රභා 3
	නියම බෞද්ධ ගෙදර බුදුගුණ සවද විහිදෙයි	සිළුමිණ	1963.05.05	
pa065	අක්‍රමවර්තයා වෙරමණි සික්ඛාපදං සමාදියාමි	දිනමිණ	1963.05.06	ප්‍රඥාප්‍රභා 2
	පාසැල් රජයට ගැනීමෙන් අවුලක් වුණේ නෑ	දිනමිණ	1963.06.27	
	අධ්‍යාපනය අවුල් වන්නේ ඇහිලි ගැසීම නිසයි	දිනමිණ	1963.06.28	
	ලංකාට වමට යතොත් කතෝලික පල්ලියේ වරදින්	දිනමිණ	1963.08.10	
	අග්‍ර බිෂොප්තුමන්ට පිළිතුරු	රිච්චින	1963.08.11	
pa006	දේව පුද පූජා	දවස	1963.08.15	ප්‍රඥාප්‍රභා 6
	වැටුණු වියචනාමයෙන් කාටත් කදිම පාඩමක්	දවස	1963.11.15	
	පොදා නිවාඩුව	ලංකාදීප	1963.11.17	
	භික්ෂු අධ්‍යාපනය	දිනමිණ	1963.11.18	
	පෝය නිවාඩුව අවුල් කන්න එපා	ලංකාදීප	1963.12.29	
	අපේ ආගම	බෞද්ධ ළමයා	27කා. 8ක.	

1964

	රට රටවල බුදු දහම	ලංකාදීප	1964.05.03	
	බුදු දහමේ දැක්වෙන සහ සතුට	ලංකාදීප	1964.05.24	
	නිව්යොක් සැණ කෙළියෙහි දැක්වෙන අනාගත ලෝකය	දිනමිණ	1964.06.09	
	නිව්යොක් පුර	දවස	1964.06.20	
	ඇමෙරිකාවේ "ගල්ඔය"	දවස	1964.06.24	
	ඇමෙරිකාවේ වැඩි වියදම ඇදුමට හා විනෝදයටයි	දිනමිණ	1964.06.25	
	ඇති තතු වසන කරුණු අටක්	බෞද්ධ ළමයා	28කා.	
	ඇමෙරිකා එක්සත් ජනපදයේ බෞද්ධ ජනතාව	දවස	1964.08.03	
	නිවනෙන් මෙහා හොඳම තැන ලංකාවයි	දිනමිණ	1964.08.11	
	ජනතාට කරුණු පැහැදිලි කර දීමට ලංකාව හදන හමුදාවක්	ලංකාදීපය	1964.08.11	
	බ්‍රිතාන්‍ය බෞද්ධයෝ	ලංකාදීප	1964.08.16	
	පෝදා නිවාඩු තැන දිගමට සටන් කළ යුතුය	දිනමිණ	1964.09.03	
pa021	පෝදා නිවාඩුව	දවස	1964.09.03	ප්‍රඥාප්‍රභා 1
	රජය හා සුරාව	දිනමිණ	1964.09.04	
	රා අවසරයෙන් කසිප්පු නැතිවේ ද?	ලංකාදීප	1964.09.06	
	මේ රටේ වැඩි ජනතාව වන බෞද්ධයන්ට පෝදා නිවාඩුව නොදී වරද්දා ගන්න එපා	ලංකාදීපය	1964.09.22	
pa022	පෝය නිවාඩුවේ ඉතිහාසය	දවස, දිනමිණ	1964.09.23	ප්‍රඥාප්‍රභා 1
	වෙනම බෞද්ධ සරසවියක් ඕනෑ	දිනමිණ	1964.09.26	
	එකම බෞද්ධ හඩක්	ලංකාදීප	1964.12.19	

1965

	නිවාඩුවෙන් නියම පළ නෙළන හැටි	රිච්චිස	1965.01.06	
	මාදම්පිටියේ ජනානඤ්ඤ මහ නා හිමි	ලංකාදීපය	1965.02.27	
	ජාතික සමගියට උදවු දෙන්න	දිනමිණ	1965.04.12	

pa001	සම්මා සම්බන්ධය	බුදුසරණ	1965.05.04	
	සසුන රැකීමට වහා කටයුතු දේ	ලංකාදීපය	1965.05.14	
	පෝය නිවාඩුව අවුල් නොකරනු	ලංකාදීපය	1965.06.08	
	දස බුදුන් ගුණ	රසවාහිනී	1965	පොසොන්පුද්ගලප්‍රභා 3
	බෞද්ධයන්ගේ සාධාරණ අයිතිවාසිකම් රැක දිය යුතුයි	සිංහල බෞද්ධයා	1965.06.12	
	පෝය නිවාඩුව	ඉරිදා ලංකාදීප	1965.07.18	
	රජයට වචනයක්... (පෝය නිවාඩුව ගැන)	දවස	1965.08.05	
	පෝය නිවාඩුවෙන් කරදර ඇති නොවේ	දවස	1965.08.07	
	ජාතික සංස්කෘතියේ ආගමට හිමි නැත	දිනමිණ	1965.08.12	
	අගමැතිට ලියුමක් (පෝය නිවාඩුව ගැනයි)	දවස	1965.08.13	
	ශ්‍රී මහ බෝධි රන් වැට	ලංකාදීපය	1965.09.02	
	ශාසනික පෝය	ඉරිදා ලංකාදීප	1965.09.05	
	බොදු සමගිය	ඉරිදා ලංකාදීප	1965.10.31	
	සසුන් පොහොයෙහි තිබෙන වැදගත්කම	දවස	1965.11.03	

1966				
pa067	පෝය දින නිවාඩුව - අත්තන මෙව පයමං	දිනමිණ	1966.01.05	
	පෝය නිවාඩු - ලංකාව නැවතත් ධර්මදේවියක් වේවා!	සිළුමිණ	1966.01.06	
	දුරුතු පෝය ලක් වැසියන් සමඟි කළ දිනයයි	ලංකාදීපය	1966.01.06	
	නිවාඩුවෙන් නියම එල නෙළන හැටි	රිච්ඨස	1966.01.06	
	පෝය නිවාඩුව හා පෞද්ගලික අංශය	දිනමිණ	1966.01.07	
	බෝ රදුන් රන් වැටෙන් පුදන පින්කම	ලංකාදීපය	1966.02.15	
	අද සිහිපත් කෙරෙන ජිනානඤ්ඣ මහ නා හිමි	දිනමිණ	1966.02.21	
	සසර සයුරු තරණ පහුර	ශ්‍රී ලංකාදීපය	1966.02.27	
	ගිලනුන්ට උපසරාන කිරීමේ මහ පිංකම	සිළුමිණ	1966.03.13	
	තරුණ පෙළ සුමග යවන්නට මේ වෙසක් දා ඉටාගත යුතුයි	දිනමිණ	1966.05.03	
	සම්මා සම්බන්ධය	බුදුසරණ	1966.05.04	
	අනුරාධපුරයේ සහ සරසවිය	දිනමිණ	1966.05.23	
	හික්කු අධ්‍යාපනය	ශ්‍රී ලංකාදීපය	1966.06.02	
	හෙට රට කොයිබට ද?	ශ්‍රී ලංකාදීපය	1966.07.02	ප්‍රඥාප්‍රභා 2
පා007	ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ සිට කිතුබසින් පස්වන සියවස දක්වා කාලය තුළ ශාසනිකයන්	දිනමිණ	1966.07.30	ප්‍රඥාප්‍රභා 6, බුද්ධශාසන අමාත්‍යාංශයේ උත්තරීතර අනුශාසක මණ්ඩලය වෙත ඉදිරිපත් කරුණකි.
අසමගි ජන රජයක් එපා	ශ්‍රී ලංකාදීපය	1966.07.31		
ඇස් දන් දීම මහ පින්කමක්	දවස	1966.08.07		
පා075	ශාසනය ද? පක්‍ෂය ද?	ලංකාදීප	1966.08.30	ප්‍රඥාප්‍රභා 2
පා076	රට ද? පක්‍ෂය ද?	ලංකාදීප	1966.09.28	ප්‍රඥාප්‍රභා 2
	ළමයින් සුමගට යොමු කිරීම	ලංකාදීපය	1966.10.25	
පා077	ජාතිය ද? පක්‍ෂය ද?	ලංකාදීප	1966.10.28	ප්‍රඥාප්‍රභා 2
	දකුණු කොළඹ රෝහලේ බුදු මැදුරකට ආධාර පතති	රිච්ඨස	1966.10.28	
	සිල් රකින්නේ ඇයි?	සිළුමිණ	1966.11.11	
පා078	පෝය නිවාඩු අත්දැකීම් - නියම එල ලබන්නට ක්‍රමවත් වැඩ පිළිවෙලක් ඕනෑ	දිනමිණ	1966.12.13	
	භාෂාව ද? පක්‍ෂය ද?	ලංකාදීප	1966.12.19	ප්‍රඥාප්‍රභා 2

1967				
pa078	සමාජ පරිවර්තනයට නව මග තුරුණු සවිය	රිච්ඨස, සිළුමිණ	1967.01.03	
	ගුවන් විදුලියේ ධර්ම ප්‍රචාරය	දවස, ලංකාදීප	1967.01.05	
	ජාතික අධ්‍යාපනය (i)	ශ්‍රී ලංකාදීපය	1967.02.02	
	ජාතික අධ්‍යාපනය (ii)	ශ්‍රී ලංකාදීපය	1967.02.09	
	සිංහලයන්ට රටක් නැතිවේ ද?	සිළුමිණ	1967.05.08	
	සාමය සඳහා සිතන විධිය	දවස	1967.05.22	
	බුදු උපත ලොවට සෙනකි	බුදුසරණ	1967.05.23	
	අනුරපුරේ ශාන්ති පිළිමය	සිළුමිණ	1967.06.07	
	බුදුරදුන් ලොවට දුන් අභ්‍යාස	බුදුසරණ	1967.07.06	
	හොඳ ආදායමක් ලැබීමට රජයෙන් පිහිටුවිය යුතු අළුත් නීතිගත සංස්ථා හතක්	ලංකාදීප	1967.07.19	

	ලමා පරපුර රැක ගනිමු	රිවිඳස	1967.10.11	
	ඤාණෝදය මා හිමියෝ	දවස	1967.10.13	
	හික්කු අධ්‍යාපනය සකස් විය යුතු කෙසේද?	සිංහල බෞද්ධයා	1967.10.31	
1968				
	මේ අලුත් අවුරුද්දේ අපේ රට සරු කරමු	දිනමිණ	1968.01.01	
	රන් වැටෙන් බෝධි පූජා	ලංකාදීපය	1968.01.21	
	කාන්තා සංවිධාන බිහිකළේ බුදුරජ	දවස	1968.01.27	
pa093	බුද්ධාගම හා අධ්‍යාපනය	දිනමිණ	1968.04.16	ප්‍රඥාප්‍රභා 3
	රට පුරා පහළ කළ යුතු අපරාධ මර්දන ධර්ම	ලංකාදීප	1968.05.10	
pa004	අසහය ශ්‍රේෂ්ඨතම සමාජ සේවකයාණන් වහන්සේ	සිංහල බෞද්ධයා	1968.05.10	ප්‍රඥාප්‍රභා 6
	බුදුදහමයි පන්සලයි	ශ්‍රී ලංකාදීප	1968.05.11	
	අද ආදාහනය සිදු කරන මාදෙල්ගමුවේ විජයසිරි හිමි	ශ්‍රී ලංකාදීප	1968.05.22	
pa024	දිසා සභා පිහිටුවීම නතර කරන්න	ලංකාදීපය	1968.06.12	ප්‍රඥාප්‍රභා 1
	දොඩන්දුවේ ධම්මරත්න මාහිමි	දිනමිණ	1968.06.25	
	බෞද්ධ සම්මේලනයේ ස්වර්ණ ජයන්තිය	දිනමිණ	1968.06.25	
pa025	සිංහලයින් සමඟ වෙමු...	රිවිඳස	1968.07.02	ප්‍රඥාප්‍රභා 1
	අගමැතිට ලියමනක් (රට සභා ගැන)	දවස	1968.07.06	
	රට සබා ගැන තව ලිපියක් (මහ නාහිමිගෙන් අගමැතිතුමාට)	දවස	1968.07.20	
	වේනියාගිරි විවේක සේනාසනය	දිනමිණ	1968.09.20	
	ඉරිදා අමතර නිවාඩුවක් එපා (සන්දේශයකි)	ලංකාදීප	1968.11.06	
pa079	පක්ෂ විපතීන් රට මුදවමු	රිවිඳස	1968.11.19	ප්‍රඥාප්‍රභා 2
pa081	පළමු අපි සමඟි වි ජාතිය සමඟි කරමු	ලංකාදීපය	1968.12.22	ප්‍රඥාප්‍රභා 2
1969				
	ජාතික සමගිය හා සංවර්ධනය	දිනමිණ	1969.01.01	
	බෞද්ධ ධර්මායතනය	ශ්‍රී ලංකාදීපය	1969.01.10	
	ලක පුරා මැතිරිය යුතු මන්තරය	සිළුමිණ	1969.02.01	
	අසමගිකම් නිසා සිංහලයා පිරිහෙයි	රිවිඳස	1969.02.01	
	දෙවිනුවර මාහිමි	දිනමිණ	1969.02.08	
pa082	ජාතික සමගියේ පදනම	ලංකාදීප	1969.02.09	ප්‍රඥාප්‍රභා 2
	තරුණයන්ට හික්කුන්ගේ මාර්ග දේශකත්වය	දිනමිණ	1969.02.25	
	සිංහල සමගිය	රිවිඳස	1969.03.03	
	නියම සාමජ සේවකයාණෝ - මිරිස්සේ ගුණසිරි හිමියෝ	ලංකාදීප	1969.04.05	
	"අපි දෙමළ" (අදහස් ඇසුරෙන් සැකසුණු ලිපියකි)	සිළුමිණ	1699.04.16	
	වෙසක් පුන් පොහෝදා	රසවාහිනී	1969 වෙසක්	
pa095	විදු යුගයේ බුදු දහම	දිනමිණ	1969.05.01	ප්‍රඥාප්‍රභා 7
	නවීන ලෝකයට පිහිට බුදුදහමයි	දිනමිණ	1969.05.03	
	සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනයේ දීපව්‍යාජන කොඩි දිනය හෙටයි	දිනමිණ	1969.05.06	
	The Buddhist Era	Daily News	1969.05.06	
	Turbulence in our time :- cases and cure	Daily News	1969.05.14	
	මිහිඳු මහ රහතන් වහන්සේගේ ගමනින් ඇරඹුණු සමාජ පරිවර්තය	ලංකාදීප	1969.05.30	
	පෝදා ගත කරන්නේ කොහොම ද	සිළුමිණ	1969.05.31	
	උතුරුකරේ හරිජන අයිතිවාසිකම්	ලංකාදීප	1969.06.01	
	උතුරේ බොදු පාසැල් රජයට පවරා ගැනීම	දවස	1969.06.01	
	උතුරේ බෞද්ධ පාසැල් රජයට පවරා ගැනීම හා සිංහල ඉගැන්වීම	ශ්‍රී ලංකාදීප	1969.06.06	
	අද අනුරාධපුරයේ විවෘත වන බුද්ධ ශ්‍රාවක ධර්ම පියයෙන් ආදර්ශයක්	ලංකාදීප	1969.06.13	
	ඉතිහාස ගත වන විනය කර්මය	ශ්‍රී ලංකාදීප, රිවිඳස, සිළුමිණ	1969.07.06	
	මහා අභිනිෂ්ක්‍රමණය	දිනමිණ	1969.07.27	
	උපන් පාලනය සිංහලයන් වද කිරීමක් ද?	සිළුමිණ	1969.08.12	
	Is family planning a way of destroying the Sinhala community?	Observer	1969.08.20	
	ඔබට දරුවන් එපා ද?	සිළුමිණ	1969.08.20	
	එක්සත් අමරපුර මහා නිකාය	දිනමිණ	1969.09.02	
pa083	අවුරුදු සියයකින් පසු සිංහලයා ගේ තත්ත්වය	ලංකාදීප	1969.09.10	ප්‍රඥාප්‍රභා 2
	ජාතිය වද කිරීම මේ වසරට විසි දහසයි	දවස	1969.09.23	
	බණ්ඩාරනායක කවුද?	දවස	1969.09.26	

රටේ අධ්‍යාපන ක්‍රමයේ කිසිම හේදයක් එපා	දිනමිණ	1969.10.10	
හිරේ වැටෙන්නේ ඇයි?	ශ්‍රී ලංකාදීපය	1969.10.10	
රද්දැල්ලේ අනු නා හිමි	සිළුමිණ	1969.10.18	
සිරිනිවාස මහ නාහිමියෝ	සිරිලක	1969.11.11	
ත්‍රිපිටක ධර්ම කෝෂය	සිළුමිණ	1969.12.23	
අද දස වසක් පිරෙන පමුණුව මහරගම එක්සත් සුබ සාධක සමිතිය	ලංකාදීප	1969.12.29	
ජාතියේ වීරයෝ (ජාතික වීර සමරුව)	ලංකාදීපය	1969.12.30	

1970

නිදහස් අදහස් - (බෞද්ධයාට නම් නිදහසක් නැ)	ශ්‍රී ලංකාදීප	1969.01.03	
සිංහලයන් වද කරන උපක්‍රම වහා නතර කරනු	ශ්‍රී ලංකාදීප, රිච්ඩ්ස	1970.02.14	
උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත රතනපාලාහිධාන අස්ගිරි මහ නා හිමිපාණෝ	දිනමිණ	1970.02.15	
ගං වතුරෙන් උන්හිටි තැන් නැති වූ අයට නව නිවාස	සිළුමිණ	1970.03.30	
ආදර්ශන් ගමක් සඳහා මහ කටයුත්තක්	දවස	1970.04.09	
වෙසක් දිනවල ඡන්ද රැස්වීම් එපා	සිළුමිණ	1970.04.21	
වෙසක් දිනවල ඡන්ද රැස්වීම් එපා	සිළුමිණ	1970.04.28	
රට පුරා ම බෞද්ධ පරිසරයක්	ලංකාදීප, දිනමිණ	1970.05.19	
ඡන්දෙ නිසා ජීවිත හානි කරන්න එපා	සිළුමිණ	1970.05.28	
සිංහල සමගිය	ශ්‍රී ලංකාදීප	1970.05.28	
උගත්කමට වඩා හැදිවිවකම වටි	තුරුණු සවිය	1970	
බවුන් වැඩිමේ අනුසස්	රසවාහිනී	1970 මැයි	
සිංහලයන්ගේ ජයග්‍රහණයක්	රිච්ඩ්ස	1970.06.12	
පොසොන් පොහෝදාට පසු	ලංකාදීප	1970.06.18	
Stop all family planning work - Sinhala Buddhists are in danger	Observer	1970.06.27	
සිංහල විරෝධී වදර කොහේද?	දවස	1970.08.11	
පෝය නිවාඩුව - මඩිහේ නා හිමිගෙන් සංදේශයක්	සිළුමිණ	1970.08.31	
මහ පැවිදි රුවන - කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නා හිමියෝ	ශ්‍රී ලංකාදීපය	1970.09.29	
හත්තූපස් විය පිරෙන කළුකොඳයාවේ මහ නා හිමි	දිනමිණ	1970.12.30	

1971

	අංකුඹුරේ මහ නා හිමි	දිනමිණ	1971.01.13	
	ශ්‍රී ප්‍රඥාශෙඛර චරිතාපදානය (ග්‍රන්ථ විවේචන)	බුදුසරණ	1971.02.24	
	බෞද්ධ වාරිත්‍ර	බුදුසරණ	1971.03.24	
pa026	රටේ තරුණ ශක්තිය නොමහ යවන්න එපා (ආයාචනයකි)	ලංකාදීප	1971.04.21	ප්‍රඥාප්‍රභා 1
	හිංසාව අවිහිංසාව නොවේ	සිංහල බෞද්ධයා	1971.04.23	
pa027	රජයේ රැකවරණය සොයා එන්න (කාරුණික ඉල්ලීමයි)	දවස	1971.04.28	ප්‍රඥාප්‍රභා 1
	රට පුරා සාමය පැතිරේවා!	දවස, දිනමිණ	1971.05.04	
	විපත්තියෙන් සම්පත්තිය	ලංකාදීපය	1971.05.08	
	දු දරුවන් හදන හැටි	ජනනා	1971.05.08	
	වෙසක් දා ඉල්ලීම	දවස	1971.05.08	
pa028	සුන්දර සමාජ පෙරළියකට අවශ්‍ය අධ්‍යාපන ක්‍රමය	සිළුමිණ	1971.05.09	ප්‍රඥාප්‍රභා 1
	සිල්වත් ගුණවත් තෙරණුවෝ (කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි)	ලංකාදීප	1971.05.12	
	තරුණ ජීවිත බෙරා ගනිවු	දවස	1971.05.14	
	ගොවි කම්කරු සිර කඳවුරු (නොමග ගිය තරුණ තරුණියන් පුනරුත්ථාපනය කළ යුතුයි)	1971.05.20		
	පොසොන් දායාද	ශ්‍රී ලංකාදීප	1971.06.08	
	දවස හා බුදු සසුන (දවස දසවස් කිලිණය)	දවස	1971.08.14	
	බෞද්ධ සමිතිවලින් - අවශ්‍යතා ගැන සැලකිල්ල මදි	දිනමිණ	1971.09.04	
	යුද කඳවුරු වෙනුවට සාම කඳවුරු	ලංකාදීප	1971.12.01	
	ඇස් දන්දීම මහා පින්කමකි	ලංකාදීප	1971.12.28	
	සංවර තරුණ පෙළක් සඳහා	ලංකාදීප	1971.12.31	
	සතියක් මුළුල්ලේ කළ උපහාරය (බෝධිය පිළිබඳව)	දිනමිණ	1971.12.31	

1972

නුවණත් උත්සාහයත් යොදා රට සංවර්ධනය කර ගනිමු	දිනමිණ	1972.01.01	
සාසන සේවක සිමිති සංවත්සර උත්සවය	ලංකාදීප	1972.01.06	
සිංහලයේ බෞද්ධ විශ්ව විද්‍යාලය	ලංකාදීප	1972.01.09	

සුරාසල් තුරහ තරග බණ්ඩාරනායක මග ද?	ලංකාදීප	1972.02.02
පානේගම මාහිමිපාණේ	දිනමිණ	1972.02.12
ගමකට නව හිරු පායයි. (පදවියේ බෝගහවැව)	ලංකාදීප, දවස	1972.02.25
නව ජනරජ පනත පමා කරන්න - හදිසි නීතිය යනේ පනත සම්මත කරන්න එපා	ලංකාදීප, දිනමිණ	1972.03.10
තෙවලා දහම් දෙසුම්	ලංකාදීප, දවස	1972.03.28
තරුණ අසහනයට හේතුව නොමග යැවීම හා නොමග යාමයි (තරුණ තොරතුරු පරික්ෂණ කොටුව)	ලංකාදීප	1972.04.11
සිංහල සමගිය	ලංකාදීප	1972.04.13
කොටුවෙහෙර නාහිමිපාණේ	දිනමිණ	1972.04.21
දහම් මග හා තරුණ පරපුර	රසවාහිනී	1972 මැයි
බොදු පිළිවෙතට මුල් තැන දෙමු	ලංකාදීප	1972.05.22
සිංහල සිරිත නම් බොදු සිරිතයි	ලංකාදීප	1972.05.27
කළ යුතු නොකළ යුතු දේ	ලංකාදීප	1972.05.28
උදම්විට මග නාහිමිපාණේ	දිනමිණ	1972.06.10
මේ යන මග ගියොත්...	ලංකාදීප	1972.06.26
සුදස්සන මහ නාහිමිපාණේ	දිනමිණ	1972.07.10
රට එක සේසත් කළ හැකි මැතිනියට පමණයි	ලංකාදීප	1972.08.06
ලංකාදීපයේ ජාතික සමගියට දුන් රුකුල	ලංකාදීප	1972.10.27
දැනට පවත්නා අධ්‍යාපනය සකස් නොකළාත් වන විපාක	ලංකාදීප	1972.11.20
ජාතික සංවර්ධනය උදෙසා මධ්‍යස්ථ සංවිධානයක් ඕනෑ	දිනමිණ	1972.12.05
නූතන සමාජයේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ආගමධර්මයෙන් පිහිටක් ගත හැක	බුදුසරණ	1972.12.13
රාජ්‍ය සේවා හා පළාත් පාලන සේවා බෞද්ධ සම්මේලනය	දිනමිණ	1972.12.30

1973

තරුණ පුරපුර සඳහා විශේෂ වැඩ පිළිවෙලක්	දිනමිණ	1973.01.08
මල්වතු මහ නාහිමියෝ (මඩුගල්ලේ ශ්‍රී සුමන සිද්ධාර්ථ ධම්මසිද්ධි මහ නාහිමියෝ)	දිනමිණ	1973.01.11
පුවත්පත් පනත කල් තබා දුක් ගිනි නිවන්න (කාරුණික ඉල්ලීමකි)	ලංකාදීප	1973.01.13
සම්බුදු සිරිත (ග්‍රන්ථ විවේචනය)	සිළුමිණ	1973.01.14
අදහස් පළකිරීමේ නිදහස රැක ගත යුතුයි	දිනමිණ	1973.01.17
පත්‍ර පනතේ තව තවත් වැරදි පෙන්වා දිය යුතු	දවස, දිනමිණ, ලංකාදීප	1973.01.24
ජනතා සමගිය	ලංකාදීප	1973.01.24
පුවත් පත් පනතට සංශෝධන 1	ලංකාදීප	1973.02.13
පුවත් පත් පනතට සංශෝධන 2	ලංකාදීප	1973.02.14
බුදු දහමට පත්තර පනතින් වන හානි	දවස	1973.02.14
මහාවාසීය මලලසේකර - ආශ්වසීය පුද්ගලයා	දිනමිණ	1973.04.26
සිංහල බෞද්ධකම රැකගන්න	ලංකාදීප	1973.05.16
හික්කු අධ්‍යාපනය නංවන මගක් (අගමැතිනියට සන්දේශයක්)	සිළුමිණ	1973.06.15
සිල්වත් හික්කුන් නැතිදාට සසුන සමාරය	දිනමිණ, දවස	1973.06.15
යුතුකම් නොපිරිහෙලා ඉටුකිරීම කාගෙන් යහපතට මහයි	දිනමිණ	1973.07.30
හික්කුන් වහන්සේලාට ධර්මදාන පුහුණුවක් බෞද්ධ බුද්ධි මණ්ඩලය මෙහෙයවයි	බුදුසරණ	1973.08.15
සුබා සංසස්ස සාමගී	සිළුමිණ	1972.09.02
හාල් රටින් පිට යනවා ද?	ලංකාදීප	1973.10.07
අදට ඇවැසි මහ පින්කම	ලංකාදීප	1973.10.11
ඤාණරතන හිමිට දිගාසිරි	ලංකාදීප	1973.10.13
මුදල් ඇමති තුමා හා රුපියල් තිස්කෝටිය	ලංකාදීප	1973.12.02
ආගමික අධ්‍යාපනයේ ලොකු වෙනසක්	බුදුසරණ	1973.12.29

1974

හැමදා පින් වැඩෙන පින්කම	ලංකාදීප	1974.01.11
පවුල් සංවිධානය (විවෘත සන්දේශයකි)		
ගව සම්පත (විවෘත සන්දේශයකි)		
වලගෙදර මහ නා හිමියෝ	ජනතා	1974.12.27

ප්‍රඥාප්‍රභා 7

1975

මිරිස්සේ සාරමේධ මාහිමි	දිනමිණ	1975.02.21
නියම සිරිත් අනුව අවුරුද්ද පවත්වමු	ලංකාදීප	1975.04.14
සරසවියට ගන්නා සිසුන්ගෙන් සියට 71 ක් සිංහලයන් විය යුතු (අගමැතිනියට සංදේශයකි)	දිනමිණ	1975.10.08

pa101

සිල්වන් තරමට ම එඩිතරයි (ගොඩමුත්තේ ශ්‍රී නාගසේන ධම්මානන්ද මාහිමියන් වහන්සේගේ නාමාවලිය) 1976.11.06

1976

බෞද්ධ අධ්‍යාපනය හැදියාවට මුල් තැන දෙන ඉගැන්වීමයි	බුදුසරණ	1976.01.24
වාම ජීවිතයකට පුරුදු වෙමු	ලංකාදීප	1976.02.20
දැහැමි සමාජයක් සඳහා නව වැඩ පිළිවෙලක්	බුදුසරණ	1976.03.27
බුදුවරයන්ගේ උපත ලෝකයට ශාන්තියක්	බුදුසරණ	1976.05.13
ලංකා අක්ෂිදාන සංගමය ලෝක වාසින්ට සෙත් පතයි	බුදුසරණ	1976.06.11
අටවිසි මුනි සෑ උළෙල	දිනමිණ	1976.06.17
සිල්වතෙක් ගුණවතෙක් - දිසේගොඩ ශ්‍රී වන්දනා මහ නා හිමියෝ	දිනමිණ	1976.12.25

1977

අක්ෂිදාන මූලස්ථානය ගොඩනංවා ලොවට සේවය කරමු	බුදුසරණ	1977.01.04
ලොවපුරා බුදුදහම පැතිරවීමේ සැලැස්මක්	බුදුසරණ	1977.01.22
වෙලේගොඩ ධම් ශ්‍රී මා හිමි	දිනමිණ	1977.03.18
සිංහලයා ක්‍රමයෙන් වදවී යන හැටි	බෞද්ධ බලය	1977.04.01
pa097 බුදුරජාණන්වහන්සේගේ සමාජ සංවර්ධන සැලැස්ම	ජනතා	1977.04.29
ලොවින් අඩක් මස් කන්නේ නෑ	දවස	1977.05.03
මිහිඟම බෞද්ධ ගුරු විද්‍යාලය - සංවර සමාජයකට අවශ්‍ය කටයුතුවල සැලැස්මක්	දිනමිණ	1977.05.14
ධර්මිෂ්ඨ සමාජයක් සඳහා හික්කු අධ්‍යාපනය සැකසීම	දිනමිණ	1977.07.29
සමාජ පෙරළියක පුරා වෘත්තය	දිනමිණ	1977.08.19
සාමකාමී පියවර ගැනීම තුනි	දවස	1977.08.25
ද්‍රවිඩ ජනතාවට අසාධාරණයක් සිදු වී නැති බව පෙන්වා දෙමු	දිනමිණ, දවස	1977.08.27
pa030 විපක්ෂ නායකත්වයට විවෘත සංවේදයක්	විවිධය	1977.09.11
රට බෙදීමට අයිතියක් ඇද්ද	සිළුමිණ	1977.09.11
රට බෙදන කතා දේශ ද්‍රෝහී කතා ලෙස නීතිගත කරන්න (විවෘත සංවේදයක්)	ලංකාදීප	1977.09.12
සිංහල - දමිළ සුභද වාසය	විවිධය	1977.10.23
සසුනත් දැයත් නැගූ කළුකොඳයාවේ මා හිමියෝ	ජනතා	1977.11.17
කලවානේ භාවනා මධ්‍යස්ථානය	දිනමිණ	1977.12.17
දැහැමි සමගි දියුණු ශ්‍රී ලංකාවක් සඳහා ධර්මවිජය සමාජය	දවස	1977.12.25

ප්‍රඥාප්‍රභා 3

ප්‍රඥාප්‍රභා 1

1978

ශ්‍රීමත් සිරිල් ද සොයිසා	ලංකාදීප	1978.01.04
පියාණෙනි ලොකු පුතාගේ දුක අහන්න	විවිධය	1978.01.08
සසුන් රැක්මට වහා කළ යුතු දේ	දවස	1978.01.28
ජනාධිපති ධජය	දවස, ලංකාදීප	1978.02.06
නිදහස (රාජා භවතු ධම්මකො)	බුදුසරණ	1978.02.07
pa031 ධර්ම වක්‍රය ද? නැවේ සුක්කානම ද?	දිනමිණ	1978.02.14
සත්‍යත්‍රියා ගුණයෙන් අනුන පිරිත් පැන් පිරිත් නූල්	බුදුසරණ	1978.03.24
සිල්වතා ධනවතෙක්	ලංකාදීප	1978.05.20
සම්මා දිවයි	දිනමිණ	1978.05.20
ධර්මරත්නය	දවස	1978.05.20
pa032 රට හදන්න නම් මිනිහා හදන්න	සිළුමිණ	1978.05.21
ගස් වැවීමෙන් පින් වැඩේ	දවස	1978.06.07
ගුණ දහම් පිරිහුනේ ඇයි?	දිනමිණ	1978.06.17
දහම් දෙසුම් නව මහකට	දවස	1978.06.19
ජාතික කොඩියට බෝපත් ඕනෑ (කලාවෙන් කෙරුණු විකෘති ප්‍රකෘති කිරීම වැදගත්)	දවස	1978.08.01
පාලි ශබ්දකෝෂය	දිනමිණ	1978.08.17
ආගම අනුව නිවාඩු දීම ප්‍රයෝජනවත් වේද?	දිනමිණ	1978.09.06
සමගි වෙමු. සසුන රකිමු. රට වඩමු.	ලංකාදීප	1978.09.03
ධර්මවිජය සමාජය	සිළුමිණ	1978.12.10
ආත්ම පරිත්‍යාගයට මිටි භාල් කළය	බුදුසරණ	1978.12.29
pa010 ලෝකයට සුදුසු බෞද්ධ අර්ථක්‍රමය	1978	1978

ප්‍රඥාප්‍රභා 6, 1978 වසරේ දී පළ කැරුණු This Confused Society නම් කෘතියට මහ නාහිමිපාණන් ලියූ පෙරවදනේ සිංහල පරිවර්තනයයි.

1979

අසරණයන්ට සරණ වීම ශ්‍රේෂ්ඨ බුද්ධ පුජාවකි	දිනමිණ	1979.01.12
---	--------	------------

pa047	සිටිනාමළුවේ සුගතනන්ද මාහිමි	දවස	1979.01.12	
	ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මැතිතුමන් ප්‍රධාන ඇමැතිතුමන්ලා වෙතය	සැකැස්ම	1979.01.31	ප්‍රඥාප්‍රභා 8
	අරක්කු මුළු 2 යි ජීවිත 6 යි	දවස	1979.03.03	
	කාළදායි රහතන් වහන්සේ කිඹුල්වත් පුරට පෙර මහ වඩි	බුදුසරණ	1979.03.13	
	මේ මනුෂ්‍ය ඝාතනයට ඉඩ දිය හැකි ද?	සිළුමිණ	1979.03.25	
	දෙමළ ජනයාගේ ප්‍රශ්න ගැන කතා	දවස	1979.04.23	
	ලෝකවිදු	දිනමිණ	1979.05.11	
	සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය	දවස	1979.05.11	
	රට බෙදන්න හදන අයට දඬුවම් දෙන නීති ඕනෑ... (සන්සෝනි කොමිසමට සන්දේශයක්)	දිනමිණ, දවස	1979.06.12	
	පෝය දින සහ නිවාඩු සංශෝධනය	දිනමිණ	1979.06.15	
	බෞද්ධ චින්තනයට එකඟ ද?		1979.06.17	
	මිනිසා නො හදා රට හදන්න බැහැ	දවස	1979.06.19	
	තරුණ ශක්තිය නිසි මග යවමු	සිළුමිණ	1979.07.01	
	තරුණ අසහනයට ශීලයෙන් සහනයක්	බුදුසරණ	1979.07.02	
	ලෝ පුරා පැතුරුන සදහම් හඬ	බුදුසරණ	1979.07.09	
	ඇසළ පොහෝ දා ඉසිපතෙන් මිගදායේ	දවස	1979.07.09	
	අද ඇසළ පොහෝදා ධර්මානුශාසනය	දිනමිණ	1979.07.09	
	ගබ්සාව මනුෂ්‍ය ඝාතනයකි	දවස	1979.07.10	
	සමාජ පරිවර්තනයක් කරමු	දවස	1979.08.09	
	සංවර්ධනය හා ගව සම්පත	දවස	1979.11.05	
	අධිකරණ නායක පදවි ලැබූ ඥාණසීහ හිමියෝ	දිනමිණ	1979.12.07	
	පැත්තක මෙමුච්චි වින්නා, පැත්තක මරන හරකුන්ගේ මර ලතෝනි	දවස	1979.12.19	
	වර්තමානයේ බුද්ධියෙන් ආර්ථිකයෙන් තරුණයින් ඔප් නංවමු	බුදුසරණ	1979.12.03	
	වදේශිකයන්ට දරුවන් විකිණීම	සිළුමිණ	1979.12.23	
	නව අධ්‍යාපන ක්‍රමයක් සම්පාදනය නොකළොත් අනාගතය අඳුරේ	රිවිඳස	1979.12.30	

1980

	රත්ගම සිරි සුමනජොති නා හිමි	දිනමිණ	1980.01.11	
	රට දැය සමයට ඇප කැප වුණු කළුකොඳයාවේ මහ නා හිමි	ලංකාදීප	1980.01.19	
	බොන අයට බලපත් දීමෙන් මත්පැන් වසංගතය අඩු කළ හැකියි	බුදුසරණ	1980.01.20	
	අනේ මේ දුප්පතුන් ගැන බලන්න	රිවිඳස	1980.02.17	
	දුටුගැමුණු හස්මාවශේෂ තැන්පත් කිරීම සුදුසු ද?	දවස	1980.03.08	
	අපගේ ඉල්ලීම සුරා තහනම නොව මත්පැන් අවශ්‍ය අයට බලපත් නිකුත් කිරීමයි. (පන්සිසානුමා)	රිවිඳස	1980.03.09	
	ආදර්ශවත්ව සුදුව මත්පැන් සහ දුසිරිත් සමාජයෙන් ඉවත් කළ යුතුයි	දිනමිණ	1980.03.28	
	ඡන්ද දායකයෝ කවරහු ද?	රිවිඳස	1980.03.30	
	අපරාධ අඩු කිරීමට පෙහොය මුල් කරගනිමු	දිනමිණ	1980.03.31	
	මෙහෙණි සස්න දැන් අවශ්‍යද?	දිනමිණ	1980.04.07	
	අද පසළොස්වක පෝදා (බණක්)	බුදුසරණ	1980.04.29	
	උද්ධමනය ජය ගැනීමට වාම ජීවිතයට හුරුවෙමු	දිනමිණ	1980.05.03	
	ගව ඝාතනය නවතන්න	දවස	1980.05.09	
	හික්කු ගුණය හා සංවිධානය	සිළුමිණ	1980.05.11	
	ලබන වෙසක් පෝයදා හැම විහාරස්ථානයකම දුටුගැමුණු මහ රජතුමන් සිහිපත් කළ යුතුයි	දිනමිණ	1980.05.12	
	රට ධනාත්‍යාගාරයක් කළ ශ්‍රේෂ්ඨ බෞද්ධ නරපතියා	දවස	1980.05.14	
	දෙලොවම දිනන සංවර්ධනය	සිළුමිණ	1980.05.25	
	මාංස ආහාර අනුභවය බෞද්ධයන්ට අහිමන ද?	ජනනා	1980.05.28	
	පව්වත්තං වෙදිතබ්බො විඤ්ඤුහි	දිනමිණ	1980.05.28	
	ශාසනාරක්ෂාව සඳහා වැඩ පිළිවෙළක් ඕනෑ	දිනමිණ	1980.06.04	
	පන්සල මුල්කොට ගමට නව පණක් (පත්තර වාර්තාවක්)	බුදුසරණ	1980.06.12	
	දුටුගැමුණු රජු නොසිටියේ නම් මෙරට සිංහල බෞද්ධ වෙයි ද?	දිනමිණ	1980.06.17	
	"බුදුසරණ" සමාජ පෝෂණයට ඉවහල් වුණා	බුදුසරණ	1980.06.27	
	විත්‍රපටයේ අශෝභන දෘෂ්‍ය තහනම් කරනු. බෞද්ධයන් එක හඬින් විරුද්ධ විය යුතුයි.	බුදුසරණ	1980.07.19	
	රූපවාහිනිය පාලනය කළ යුතුයි	දිනමිණ	1980.07.25	
	මිනිසුන් විකිණීම ශ්‍රී ලංකාවටත් ආවා	රිවිඳස	1980.08.03	
	කෙසෙල්වතුගොඩ මහ නා හිමිපාණෝ	දවස	1980.08.09	
	අද ඇති ධර්ම වක්‍රය හරි නැහැ	බුදුසරණ	1980.08.18	
	මහජන ආරක්ෂාවත් සංවර්ධනයත් අවැසිය	ලංකාදීප	1980.08.21	

	සංවර්ධන සභා පනත - ජනපති හා කළ සාකච්ඡාව	දිනමිණ	1980.08.23	
	භාවනා යනු කුමක් ද? (i කොටස)	බුදුසරණ	1980.08.25	
	භාවනා යනු කුමක් ද? (ii කොටස)	බුදුසරණ	1980.09.01	
	තවදුරත් කරුණාව දක්වනු මැනවි	දවස	1980.09.03	
	සිත දමනය කර ගැනීමෙන් සිදු වන යහපත	බුදුසරණ	1980.09.08	
	දුක් දුරලන කරුණාවත් එක්වීම	දවස	1980.09.11	
	භාවනා...	බුදුසරණ	1980.09.17	
	භාවනාවට සුදානම් වන අයුරු	බුදුසරණ	1980.09.23	
	කඹුරුගමුවේ රතනජොති මා හිමි	දිනමිණ	1980.09.27	
pa069	තව දුරටත් කරුණාව දක්වනු මැනවි	විවිධය	1980.09.30	ප්‍රඥාප්‍රභා 4
	නිවන් ලබන්නට භාවනාව නැතිව බැහැ	බුදුසරණ	1980.10.08	
	ජනාධිපති උපන් දිනට රෝහලක්	විවිධය	1980.10.11	
	සිව් බුදුවරු හා ත්‍රිවිධ පුද්ගලයෝ	බුදුසරණ	1980.10.23	
	භාවනාව හා මිනිස් සන්තානය	බුදුසරණ	1980.10.23	
	දෙපැත්තෙන්ම ඉල්ලීමක්...	විවිධය	1980.10.26	
	සරිනිවාස මහ නාහිමියෝ	දිනමිණ	1980.11.05	
	උග්ගහ පටිපාටිය හා භාවනා පටිපාටිය	බුදුසරණ	1980.11.06	
	අර්ථශාස්ත්‍රයද උපදෙස් අවශ්‍ය කරුණු කීපයක්	දිනමිණ	1980.12.19	
	ජය ශ්‍රී මහ බෝධි ශාඛා රෝපණය	දිනමිණ	1980.12.20	
	රජයට කරුණාවෙන් දන්වා සිටින වගයි	විවිධය	1980.12.28	

1981

	කරුණා මෙහිමියේ බලයක මගිමය	දවස	1981.01.09	
	ට්‍රැක්ටර් වෙනුවට මී හරක්...	සිළුමිණ	1981.01.12	
	සිරි සුගතනන්ද හිමි	දවස	1981.01.13	
	භාවනාව හා මිනිස් සන්තානය - වරණ ධර්මයෝ	බුදුසරණ	1981.01.19	
	සුරාසල් අරින්න දෙන්න එපා	විවිධය	1981.02.10	
	නිදහස් දින මානව නිදහස...	දවස	1981.02.03	
	සමට භාවනාව සහ විපස්සනා භාවනාව	බුදුසරණ	1981.02.04	
	බුද්ධානුස්සති භාවනාව	බුදුසරණ	1981.02.18	
	භාවනා වඩන පිළිවෙල	බුදුසරණ	1981.03.05	
	මෙන්නා භාවනාව 1	බුදුසරණ	1981.03.20	
	ලක්ෂ 130ක් දුප්පත්තු	දවස	1981.03.27	
	මෙන්නා භාවනාව 2	බුදුසරණ	1981.04.04	
	මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින් බේරා ගනිමු	දිනමිණ	1981.04.10	
	මෙන්න සුත්‍රය භාවනාවට හැරවීම	බුදුසරණ	1981.04.18	
	සතර සංග්‍රහ වස්තු සුභද වාසයට මගයි	ලංකාදීප	1981.05.15	
	වෙසක් පූජාවට අසරණ සරණ වෙමු	දිනමිණ	1981.05.15	
	බුදුරදුන්ගේ සමාජ සේවය අගය කරමු	ලංකාදීප	1981.05.18	
	කායගතා සති භාවනාව	බුදුසරණ	1981.05.03	
	කායගතා සතිය වඩන හැටි	බුදුසරණ	1981.05.18	
	ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලය	දිනමිණ	1981.05.28	
	අශුභ භාවනාව (i)	බුදුසරණ	1981.06.17	
	අශුභ භාවනාව (ii)	බුදුසරණ	1981.07.01	
pa033	ශ්‍රීමත් ජානාධිපති තුමා වෙතටයි	විවිධය	1981.07.05	ප්‍රඥාප්‍රභා 1
	මරණ සතිය	බුදුසරණ	1981.07.21	
	රටේ ප්‍රශ්න දෙස නුවණැසින් බලන්න	සිළුමිණ	1981.07.26	
	කලලරූපයට මානව අයිතිවාසිකම් ඇත	විවිධය	1981.08.02	
	හේන්ට්ටගෙදර ඤාණසිභ පණ්ඩිත නා හිමිපාණෝ	දවස	1981.08.08	
	රටේ එකම ස්වාධීන පුවත් පත	දවස	1981.08.14	
	ආනාපාන සති	බුදුසරණ	1981.08.15	
	සිභිය පුරුදු කිරීම	බුදුසරණ	1981.08.28	
pa051	ජනගහනය පාලනයෙන් මිනිස්කමට හානි කරන්න එපා	විවිධය	1981.09.06	ප්‍රඥාප්‍රභා 5
	භාවනාවට යෝග්‍ය ස්ථාන	බුදුසරණ	1981.09.13	
	කායානුපස්සනා භාවනාව	බුදුසරණ	1981.09.27	
	දරුවන් මරුවන් නොව මුරුවන් කිරීම	දිනමිණ	1981.10.03	

සුභද්‍රගේ ප්‍රකාශය සංගායනාවට මුල් වූණා	බුදුසරණ	1981.10.05	
සමාධි නිමිති	බුදුසරණ	1981.10.13	
භාවනාව විදර්ශනාවට හැරවීම	බුදුසරණ	1981.10.26	
සිංහලයන්ට තිබෙන එකම රට ලංකාවයි	රිවිදස	1981.11.01	
සජන විශුද්ධි (i)	බුදුසරණ	1981.11.11	
සජන විශුද්ධි (ii)	බුදුසරණ	1981.11.25	
සමාධිය	බුදුසරණ	1981.12.10	
නිවාස දානය සියල්ල දීමයි	ශ්‍රී ලංකාදීපය	1981.12.13	
ධවල පත්‍රිකාවෙන් සිදුකර ඇත්තේ සංශෝධනයක් නොව පෙරළියක්	රිවිදස	1981.12.13	
දිප්තිමත් පැවිදි උතුමෙක් (භිතරියන ධම්මාලෝක මහ නාහිමි)	දිනමිණ	1981.12.19	
දහම් පාසලට නවෝදයක්	ලංකාදීප	1981.12.21	
දස පළිබොධ	බුදුසරණ	1981.12.25	

1982

මේ දරුවන් මන්ද පෝෂණයෙන් බේරා ගැනීමට නම්	රිවිදස	1982.01.03	
භාවනාවට සුදුසු නුසුදුසු වෙහෙර විහාර	බුදුසරණ	1982.01.09	
බුද්ධානුස්සන්දිය වඩන අයුරු	බුදුසරණ	1982.01.24	
අධ්‍යාපන ඇමතිතුමනි... ඒකීය පාසල් වෙනුවට ආගමික පාසල් ඇති කරන්න	රිවිදස	1982.01.31	
ධ්‍යාන ලබන අයුරු	බුදුසරණ	1982.02.07	
pa045 භිතවත් ජනාධිපති තුමා වෙතටයි	රිවිදස	1982.02.21	ප්‍රඥාප්‍රභා 5
ත්‍රිවිධ කලාශාලා	බුදුසරණ	1982.02.23	
රටක් දියුණු වීමට නම් මත්පැන් පිටුදැකිය යුතුය	දවස	1982.03.13	
ශ්‍රී ලංකාවට ගැලපෙන්නේ ලිවිඡවී වැනි පාලන ක්‍රමයක්	සිංහල දේශය	1982.03.15	
ද්විතීය ධ්‍යානය	බුදුසරණ	1982.03.24	
තැන නොතැන බලා ඉදිකරන කෝවිල් පල්ලි නීතියට එකඟ ද?	රිවිදස	1982.03.28	
රූපවාහිනිය ආශීර්වාදයක් ද?			
පාලනයක් නැත්නම් මිනිහා නොමිනිහා වේ	දිනමිණ	1982.04.05	
තෘතීය ධ්‍යානය	බුදුසරණ	1982.04.07	
පොළොන්නරුවේ දැල්වුණු දහම් පහත හෙළදිවට ම පහනක් වේවා	රිවිදස	1982.04.11	
වතුර්ථ ධ්‍යානය	බුදුසරණ	1982.04.23	
pa048 සුරාව නීතියත් තහනම් කරන්න බැහැ - එහෙත් වත්මන් රජයට කළහැකි දෙයක් ඇත	රිවිදස	1982.05.02	ප්‍රඥාප්‍රභා 8
අපේ සමගිය - (සිංහල බල මණ්ඩලය)	රිවිදස	1982.05.02	
ගෞතම මුනිදුන්ගේ අසභාය ගුණ නුවණ	බුදුසරණ	1982.05.07	
දහම් පහත වැඩ පිළිවෙල රටටම ශාන්තියක්	දවස	1982.05.17	
සෙසු කසිණ	බුදුසරණ	1982.05.22	
දැයේ පිනට උපන් පුතා	දවස	1982.06.23	
වෛරයෙන් වෛරය නොසංසිද්දේ	දවස	1982.07.03	
ශ්‍රීමත් ජනාධිපති තුමා වෙතටයි (විවෘත සන්දේශයකි)	රිවිදස	1982.07.18	
ජනාධිපති පාලනයක් සමඟ පිබිදුණු ඇමෙරිකාව	රිවිදස	1982.09.19	
සිංහල සමගිය ජාතික සමගියේ පදනමයි (ඡන්දයට පෙර හෝ පසු කලබල කරන්න එ	රිවිදස	1982.10.17	
අසරණයන්හට සරණ වෙමු	දවස	1982.11.20	
දේශපාලන හේදයෙන් තොර රට නගන වැඩ පිළිවෙළක් සකස් කරන්න	රිවිදස	1982.11.21	
අනේ සිංහලයෙනි! සමගි වන්න! සමගි වන්න!	රිවිදස	1982.12.26	

1983

ජාතික කොඩියට කරන නින්දා වහාම නතර කරවනු	දවස	1983.01.05	
මහ පැරකුම් රජුගේ රෝහල් සේවය අදටත් උචිතයි	රිවිදස	1983.01.23	
රැකියා අහිමි වූවන් සැමට ම රැකියා දෙන්න	දවස	1982.02.01	
pa053 උතුරේ සාමය රකින්න මෙතරම් වැය කරන්නේ ඇයි	රිවිදස	1983.02.27	ප්‍රඥාප්‍රභා 5
මේ ඇරයුම තරුණ ඔබටයි	රිවිදස	1983.02.13	
"සංවර්ධනය" පටිට ගහන්න එපා	රිවිදස	1983.03.27	
බෞද්ධ ආර්ථික ක්‍රමය පුහුණු වෙමු	දවස	1983.04.16	
pa043 බුදු දහමින් හෙළි කරන සැලසුම් ක්‍රම	රිවිදස	1983.04.17	ප්‍රඥාප්‍රභා 5
ගම හදන්න පෙරමුණ ගත් සටන්කාමී භාමුදුරුවෝ (වැල්ලේතොට පඤ්ඤාදස්සි හිමි)	රිවිදස	1983.05.01	
සිංහලයන් සමගි නුණොත් අනාගතය හයානකයි	රිවිදස	1983.05.22	
බුදුරදුන් වැඩසිටි තැන් - ඉසිපතනය	බුදුසරණ	1983.05.26	

	උතුරේ නැගෙන අලුත් දර්ශනය	රිවිදස	1983.06.05	
	නිවාස ආනය මහා පින්කමෙකි	දිනමිණ	1983.06.21	
	ඉස්ලාම් මහ සමුළුව සිංහලයන්ට ආදර්ශයකි	රිවිදස	1983.07.10	
	දුරදිග බලා වැඩ කරන්න (ඉල්ලීමකි)	රිවිදස	1983.07.31	
	මහා විනාශයකින් උගත යුතු පාඩම්	රිවිදස	1983.09.18	
	දහම් පාසලට නවෝදයක්	දවස	1983.09.24	
	නාරද මා හිමි - දඹරන් හා සමානයි	දිනමිණ	1983.10.08	
	ලොවේ පළමුම සරසවිය බිහි කළේ බෞද්ධයෝ	දවස	1983.10.13	
	සැත්තෑ වන වියට පා තබන වැලිගම ඤාණරතන හිමි	බුදුසරණ	1983.10.13	
	අනවසර පදිංචි තහනම සිංහලයන්ට පමණක් ද?	රිවිදස	1983.10.23	
	මඩිහේ මහ නා හිමිගෙන් ජනාධිපතිතුමාට... (සන්දේශයකි)	දවස	1983.11.18	
	සම්මාන පූජා ලබන පැළෑෂේ මහ නා හිමි	දවස	1983.11.25	
pa046	ශ්‍රී ලංකාව මන්ද බුද්ධික රටක් වේවිද?	රිවිදස	1983.12.04	ප්‍රඥාප්‍රභා 5
pa106	එකීය රාජ්‍යය හෙවත් එක් සේසත් සිංහල රාජ්‍යය		1983	
	හිතවත් ජනාධිපතිතුමා වෙතටයි		1983	ප්‍රඥාප්‍රභා 7 1983 දී ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයටත් මන්ත්‍රී මණ්ඩලයටත් ඉදිරිපත් කැරුණු සන්දේශයකි.

1984

	මිනිස්කමට මුල්තැන දෙන අර්ථ ක්‍රමයක් අද අවශ්‍යයි	රිවිදස	1984.01.01	
	ධනය ජනතාව අතර සාධාරණව බෙදී යා යුතුය (මිනිස්කමට මුල් තැන දෙන අර්ථ ක්‍රමයකි)	රිවිදස	1984.01.08	
	අපට අහිමි වූ වියත් පඩි රුවන - දමුණුමායේ ඤාණරතන හිමි	රිවිදස	1984.02.05	
	මිනිසා නියම ලෙස හැදීම හැමටම වඩා වටිනවා	බුදුසරණ	1984.03.01	
	සිංහල අවුරුද්දයි, සිංහල සමගියයි	දවස	1984.04.13	
	ජන සන්නිවේදන මාර්ග සඳාචාරය සුරැකිය යුතුය	දවස	1984.04.26	
	ත්‍රස්තවාද මර්දනය තහවුරු කරන සැටි...	දවස	1984.05.02	
	අපරාධ මර්දනයට කුමක් කළ යුතු ද?	දිනමිණ, දවස	1984.05.12	
	හෙළදිව යළිත් ධර්මදේවියක් වේවා!	දවස	1984.05.12	
pa003	සිංහලයන් නැතිදාට බුදු දහම...?	දවස	1984.05.14	
	දුක්ඛ සමදයේ ඤාණය	බුදුසරණ	1984.05.14	
	සිංහල ජාතිය අභ්‍යන්තර උපද්‍රවයෙන් මුදාගන්නා	දවස	1984.05.19	
	අනුබුදු හිමි ගෙනා දහම රැක ගන්නට මහා සංඝයා වහන්සේ පෙරට වඩින සේක්වා!	දවස	1984.06.13	
	අලියා මඩේ එරුණාට පසු ගොඩ ගන්න බෑ	දිවයින	1984.06.13	
	පුවත්පත් නිදහසයි රටේ පාලනයයි	දවස	1984.06.23	
	නැගෙනහිර එළිය කළ නා හිමියෝ	රිවිදස	1984.08.19	
	ර්ලම් ඉල්ලන්න අයිතියක් දුට්ටි පෙරමුණට නෑ...	දවස	1984.09.15	
	ශ්‍රී ලංකා ජන රජයේ මුදල් ඇමතිතුමා වෙතය	දවස	1984.11.19	
	බුදු සරණන් ධර්ම යාත්‍රාත් තව තවත් රටට ඕනෑ	බුදුසරණ	1984.12.15	
	අද අවසන් ගමන යන මහා අර්ථ ශාස්ත්‍රඥයා (විලියම් තෙන්නකෝන් මහතා)	දවස	1984.12.19	

1985

	ජාතික සමගියේ පදනම සිංහල සමගිය වෙයි	දවස	1985.01.09	
	ජාතීන් අතර නැවතත් සුභද වාසය ඇති කිරීම	දවස	1985.01.21	
	රටේ නිදහස රැකෙන්නේ දැයේ සමගිය රැකුණොත් පමණි	දවස	1985.02.04	
	සිත නොමඟට යන්නේ ඇයි	බුදුසරණ	1985.01.28	
	අවි පුහුණුවයි - තිස් ලක්ෂයක් තුවක්කුයි සිංහලයන්ට ඕනෑ	දවස	1985.01.31	
	දුප්පත් සිසුන්ගේ ජීවිත එළිය කළ මහපොළ	දවස	1985.02.07	
	සිංහල බෞද්ධ කොඩියයි ජාතික කොඩියයි	බුදුසරණ	1985.04.19	
	වැඩ කරන කම්කරුවන්ගේ යහපත පතා අරමුදලක් ඇති කළ යුතුයි	දවස	1985.05.01	
	ශාසනයන් ශාස්ත්‍රයන් හෙබවූ කොස්ගොඩ මා හිමි	දවස	1985.05.03	
pa098	බෞද්ධ කොඩිය ෂඩ්වර්ණය	බුදුසරණ	1985.05.04	ප්‍රඥාප්‍රභා 7
	පංචශීල ප්‍රතිපත්තිය දුසිරිත දුරු කරන මගය	දවස	1985.05.04	
	මහා සෘෂි අන්තර් ජාතික සරසවිය ලංකාවට අවශ්‍ය නෑ	දවස	1985.05.14	
	සිංහල ජාතියේ ඉදිරිය අනතුරේ	දවස	1985.05.18	
	හිඤ්ඤාත් වහන්සේගේ සත්‍යක්‍රියාව සාර්ථකයි	දවස	1985.06.01	
	අද කළ හැකි මහ පින්කමක්...	රිවිදස	1985.06.02	
	බියගන්වා හෝ ර්ලම් රජයක් ලබා ගන්න ත්‍රස්තවාදීන් ක්‍රියා කරනවා	දවස	1985.06.13	
	ජනතාව සුවපත් කිරීමට සිවුපසයම සැලසිය යුතු	දවස	1985.06.22	

	වයසට මනසට අනුරූප ධර්මදේශනා	බුදුසරණ	1985.07.01	
	සිංහලයන්ට සැමවිට අසාධාරණයක් වූනා	දවස	1985.07.05	
	දුටුගැමුණු රජ නොසිටියේ නම්...?	රිච්චස	1985.07.07	
	රජීව් කවියකු කරුණු මඩිහේ නා හිමියෝ අනුරට පැහැදිලි කරයි	දවස	1985.07.17	
	මඩිහේ නා හිමියෝ ගත යුතු මග ගැන කරුණු දක්වති	දවස	1985.08.05	
	මැදහත් අදහස් පළ කළාට දඬුවම් (දවස පුවත්පත ගැන)	දවස	1985.08.14	
	උතුරන් නැගෙනහිරත් කැලෑ ශුද්ධ කරන්න	දවස	1985.08.20	
	සිංහල සමගිය ජාතික සමගියේ පදනමයි (ලන්ඩනයේ පැවැත්වුණු සිංහල සම්මේලනයේ විරූප)	දවස	1985.08.25	
	දිසා පළාත් සභා හා දෙවන මන්ත්‍රණ සභාවක් අනවශ්‍යයි	දවස	1985.08.31	
	සිරගත වූ දුටුගැමුණු නිදහස් කළ ආකාරයට ජූලි සමයේ සිර බාරයට ගත් සිංහලයන්	දවස	1985.08.31	
	බුද්ධාගම හා ප්‍රජාතන්ත්‍රවාදය (1)	දිවයින	1985.09.05	
	බුද්ධාගම හා ප්‍රජාතන්ත්‍රවාදය (2)	දිවයින	1985.09.06	
	බුද්ධාගම හා ප්‍රජාතන්ත්‍රවාදය (3)	දිවයින	1985.09.07	
pa009	සිත පිරිසිදු කිරීමේ බලයක් ඇති ගස්වැල්...	දවස	1985.09.20	ප්‍රඥාප්‍රභා 6
	ධර්මප්‍රදීපයක් බඳු වූ පැළෑටි සිරි වජිරඤාණ මහ නා හිමිපාණෝ	දවස	1985.09.21	
	අපේ රටට ලංගික අධ්‍යාපනය අවශ්‍ය ද?	රිච්චස	1985.11.17	
	බෝසත් ගුණ වඩන ලේ දන්දීම	බුදුසරණ	1985.11.19	
pa013	සිංහලයන්ට බෞද්ධයන්ට විරුද්ධ ව ගෙන යන බොරු ප්‍රචාර වැළැක්විය නො හැකි ද?	දවස	1985.12.07	ප්‍රඥාප්‍රභා 6, 1985.12.7 වැනිදා ලන්ඩන් නුවර හින්සිල්ඩ් උද්‍යානයේ බෞද්ධ විහාරයේ දී ලියන ලද්දකි.
	මුළු රටම සුරා හලක් වෙන දිනය ළඟ ද?	රිච්චස	1985.12.21	

1986

	නොරටුන්ට රටවැසිකම් දීම වැරදියි	දවස	1986.01.31	
	ඇමරිකාවේ බුදු දහම පැතුරුණේ මෙහෙමයි	රිච්චස	1986.02.16	
	සසුනට උත්තරීතර වූ උත්තරානන්ද මාහිමි	සිළුමිණ	1986.03.23	
	තර්ක විතර්ක පසෙක තබා අර්බුදයට පිළියම් කළ යුතු	දවස	1986.03.27	
	ඇමරිකානු බෞද්ධයන්ගේ විශ්ව විද්‍යාලය	දිවයින	1986.03.30	
	නොලිව්වේ ඇති වෙලා නොව නැති වෙලාය	ලංකාදීප	1986.03.30	
	මේ ගැනත් හිතා බලන්න	ලංකාදීප	1986.04.06	
	රට ජාතිය හා භාෂාව ආරක්‍ෂා කිරීමට	දවස	1986.04.28	
	මැයි දිනය කෙසේ සැමරිය යුතු ද?	දිවයින	1986.05.01	
	කම්කරු දින සැමරීමට නව මහක්	දවස	1986.05.01	
	මෙහෙව් වැඩ වෙද්දී ලංකාවක් ඉතුරු වෙයි ද?	ලංකාදීප	1986.05.18	
	ජනවාර්ගික පැනය විසඳන නව යෝජනාවලිය සඳහා ජනමත විචාරණයක් ඕනෑ	දවස	1986.05.03	
	දෙවියනි! ලක් සසුන රැක දෙන්න	දවස	1986.05.23	
	ඓතිහාසික අනුව නම් ඉඩක් නැත (මෙහෙණි සස්ත යළි පහිටුවීම)	දවස, සිරිකත	1986.05.23	
	බුදු දහම හා පරිසරය	බුදුසරණ	1986.05.23	
	තත්ත්වය අනතුරු දායකයි - විමසිලිමත් වන්න	දවස	1986.06.03	
	මෙහෙණි සස්ත ඇති කළ හැකි ද?	රිච්චස	1986.06.08	
pa054	සිංහල සමගිය ජාතික සමගියේ පදනමයි (සර්වපාක්‍ෂික සාකච්ඡාව ඉතා හොඳයි)	දවස	1986.06.09	
	The Bhikkhuni Order - Can it be re-established?	Sun	1986.06.12	ප්‍රඥාප්‍රභා 5
	මෙහෙණි සස්ත නැතිව හික්කුණි ශීලය රකින්නට බැරිද?	දිවයින	1986.06.15	
	බුදුදහම පතුරුවන බෞද්ධ ප්‍රවෘත්ති මධ්‍යස්ථානය	දිනමිණ, දවස	1986.06.21	
	නිවාස දස ලක්‍ෂයේ ව්‍යාපෘතිය	දවස	1986.06.23	
	මඩිහේ මාහිමිගෙන් ජනාධිපතිට (නිදහස් අදහස්)	දවස	1986.08.01	
	පළාත් සභා යෝජනා ක්‍රියාත්මක කිරීමට පෙර ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි	දිවයින	1986.08.04	
	මඩිහේ මාහිමිගෙන් ජනාධිපතිට	දවස	1986.08.10	
	යෝජිත පළාත් සභා පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර සංස සභාවේ උත්තර මණ්ඩලයෙන් -	දවස	1986.08.26	
	බුද්ධාගම හා ප්‍රජාතන්ත්‍රවාදය (මතු සම්බන්ධයි)	දිවයින	1986.09.05	
	බුද්ධාගම හා ප්‍රජාතන්ත්‍රවාදය	දිවයින	1986.09.06	
	බුද්ධාගම හා ප්‍රජාතන්ත්‍රවාදය	දිවයින	1986.09.08	
	පළාත් සභා දීමෙන් ඇති වන තත්ත්වය	දවස	1986.09.10	
	යහ ගුණ වගා කළ අය අතින් කෙරෙන ගස් වගාව...	දවස	1986.09.17	
	හොඳම වස්තුව දරුවා	දිනමිණ	1986.10.01	
	මුළු ලංකාවම සුරාහලක් වෙයි ද?	දිවයින, දවස	1986.10.03	
pa068	මෙන්න සමාක් සංකල්ප විසඳුම (1)	දිවයින	1986.10.06	ප්‍රඥාප්‍රභා 4
pa068	මෙන්න සමාක් සංකල්ප විසඳුම (2)	දිවයින	1986.10.07	ප්‍රඥාප්‍රභා 4

pa068	මෙන්ත සමාක් සංකල්ප විසඳුම (3)	දිවයින	1986.10.08	ප්‍රඥාප්‍රභා 4
pa068	විකල්ප විසඳුමක් නොව සමාක් සංකල්ප විසඳුම මෙන්ත	දවස	1986.10.09	ප්‍රඥාප්‍රභා 4
pa068	යෝජනා පහ ක්‍රියාත්මක කළා නම් කෝලාහල නෑ	දවස	1986.10.10	ප්‍රඥාප්‍රභා 4
	මිනී මැරුම් නතර කරන්නේ නැත්නම් නතර වන්නේ කවදා ද? (1)	දවස	1986.10.21	
	මිනී මැරුම් නතර කරන්නේ නැත්නම් නතර වන්නේ කවදා ද? (2)	දවස	1986.10.23	
	සාමයේ මාවත	දිවයින	1986.11.06	
	දුක් අඩු කර ගන්නා මාර්ගය	බුදුසරණ	1986.11.15	
	උතුරට ප්‍රාන්ත රාජ්‍ය ලබා දෙන යෝජනාවට එකඟ වන්න බැහැ	දවස	1986.11.27	
	කොන්දේසි ඇතිව හෝ පළාත් සභා දෙනවාට සංඝ රත්නය විරුද්ධයි	දවස	1986.12.12	
	මහ සභරුවන ජාති හෙදවාදයට නැත	දවස	1986.12.18	
	බලවේග වලට මුහුණ දීමට සභරුවන එකමුතු විය යුතුයි	දවස	1986.12.20	
	නිවාස දානයෙන් සියල්ල දුන්නා වේ	දවස	1986.12.29	

1987

pa070	තකරගම දුටුගැමුණු ධර්මලාච - (සබ්බදානං ධම්ම දානං ජීනාති)	දිනමිණ	1987.01.03	
pa070	පක්‍ෂ දේශපාලකයන්ට ජාතිය සමගියක් ගැන කතා කළ හැකි ද (1)	දවස	1987.01.31	ප්‍රඥාප්‍රභා 4
pa070	පක්‍ෂ දේශපාලකයන්ට ජාතිය සමගියක් ගැන කතා කළ හැකි ද (2)	දවස	1987.02.02	ප්‍රඥාප්‍රභා 4
	සිංහල සමගිය ජාතික සමගියේ පදනමයි	දිවයින	1987.03.29	
	දරුවන් විකුණා කන අයට රජකාලේ දඩුවම් දිය යුතුය	දවස	1987.03.30	
	සිංහල සමගිය ජාතියේ සමගියයි	දවස	1987.04.10	
	දුප්පතුනට අතහිත දෙන සම්පත් බැංකුව	දවස	1987.04.17	
	සමානුපාතික නියෝජන ක්‍රමය අපට නොගැලපේ	දිවයින	1987.04.19	
	බුදු දහමෙන් ඔපවත් වූ මැයි දිනයක් වෙනුවෙන්	දවස	1987.04.30	
	කම්කරු දිනයට ශ්‍රමදාන පෙරහර සියක්	දිවයින	1987.05.01	
pa041	බෞද්ධයා බුදු සසුන රැක ගත යුතුයි	දිවයින	1987.05.10	
pa041	මත්කුඩු - මත්පැන් - දුම්වැටි - ත්‍රිවිධ විපතීන් මිදෙමු	දවස	1987.05.13	ප්‍රඥාප්‍රභා 8
	මාර පරාජය	බුදුසරණ	1987.05.13	
	කම්පාවට පත්වීම (අම්පාරේ සිට එමින් සිටියදී සිදු වූ හික්කුන් වහන්සේලා ඇතුළු මහ මිනිස්	දවස	1987.06.03	
	සංඝ ඝාතනය හෙළා දැකීමේ ක්‍රියා මාර්ගයක්	දිවයින	1987.06.07	
	නිවාස දානය මහා දානයයි	දිනමිණ	1987.06.23	
pa042	ශ්‍රී ලංකාවේ අනාගතය මට පෙනෙන හැටි	දවස	1987.06.27	
pa042	අනාගත පරපුර මත්පැනින් වැනසේ ද?	දිනමිණ	1987.07.11	ප්‍රඥාප්‍රභා 8
	දුම්වැටියෙන් මත්පැනින් සමාජය බේරා ගනිමු	ලංකාදීප, රිවිධස	1987.07.12	
	උතුරට සහ නැගෙනහිරට පළාත් සභාවක් දුන්නොත් ඒ තමයි ඊළම	දවස	1987.07.17	
	ශ්‍රී ලංකාව ගබ්සාවෙන් අමෙරිකාව පරදවයි	දවස	1987.07.20	
	ඉන්දියා සාම යෝජනා ශ්‍රී ලංකාවට සම්බවලයක් (සන්දේශයකි)	දිනමිණ	1987.07.23	
	ජනමත විචාරණයක් ඕනෑ	දිනමිණ	1987.07.27	
	මිනිසා හදා රට හදමු	දවස	1987.08.01	
	සාම ගිවිසුම හා පළාත් සභා	දවස	1987.08.18	
	මිනිසා නොහදා රට හදන්න බැහැ	දවස	1987.08.29	
	බුදුසරණේ පිහිටි තරුණ සිලසමාදානයෙන්	බුදුසරණ	1987.09.07	
	A Veteran in Political Arena Maitripala Senanayaka	Daily News	1987.09.12	
pa102	මෙමත්‍රිපාල සේනානායක ශ්‍රීමතාණෝ	දිවයින	1987.09.12	
pa102	සිංහලයන්ට චින කරන පඤ්ච මහා බලවේග	දවස	1987.09.14	ප්‍රඥාප්‍රභා 7
	ඉතිහාසයෙන් බැහැරව ගිවිසුම විමසිය නොහැක	දිවයින	1987.09.23	
	Ven. Madihe Pannaseeha Mahanayaka Thero Writes to President	The Island	1987.10.04	
	Why blame Sangha for acts of a few (open letter to the President)	Daily News	1987.10.05	
	මහජන ප්‍රසාදය දිනාගත් මහ තෙර නමක් රඹුක්කන සද්ධාලංකාර හිමි	දවස	1987.10.12	
	මඩිහේ නා හිමියෝ ජනාධිපතිට ලියන	දිවයින	1987.10.12	
	නැගෙනහිර ආරක්‍ෂාවට යුද හමුදාව යොදවන්න (මඩිහේ නා හිමිගෙන් ජනාධිපතිට ලියන)	දිවයින	1987.10.28	
	The Maha Sangha appeals for Referendum	The Island	1987.11.05	
	අද ගුණ සමරණ සිරිනිවාස මහනාහිමියෝ	බුදුසරණ	1987.11.05	
	කරුණාවෙන් දන්වා සිටීම (ජීවන අංකය අඩු කිරීම ගැන)	දිවයින	1987.12.08	
	දළදා රන් වියන - බුද්ධානුභාවයේ උතුම් අරමුණක්	දිනමිණ	1987.12.29	
	Ceremonial opening of Ran Vijana - A message	The Island	1987.12.29	

1988

Is the Peace accord good or bad?

ලන්ඩන් බෞද්ධ විහාරයේ ශාසනික සේවාව

Vesak Day and May Day

මැයි 1 වැනිදා ආගමික වැඩ පසුවදා මැයි දිනය

ජාතිය ද? ආගම ද? පක්ෂය ද?

දෙපැත්තෙන්ම කාරුණික ඉල්ලීමයි. (ජ.වි.පෙ.න් හා රජයෙන්)

අප්පමාදෙන සමපාදෙථ

හේතුඵලවාදයෙන් ප්‍රශ්න විසඳා ගනිමු

තවත් ලක්ෂ 12 කට ඕනෑ නිවාස හදන්න ටේබරියය පතමු

සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව විරස්ථිතිය පිළිබඳ මහා සම්මන්ත්‍රණය

මිනිසා හදා රට හදමු

අනේ අපේ රටට වෙච්ච දේ...

නායකයනි මේ අහන්න

අප කී දේ කළා නම් මේ දේ වෙන්නේ නෑ

ජ.වි.පෙ. අහස් කෙලින්ම දැනගන්න මහා සංඝයා වහන්සේලා කැමතියි

ජනප්‍රිය නියතන එක් මැතිවරණ රැස්වීම් එපා

pa052 සක් දෙවිඳුනි දිවැස් හෙළනු මැන

මේ මනුෂ්‍ය සාතන නතර කරන්න

ජන මගධි මැඩීමට ජාතික හැඳුනුම් පත නීති ගත කරන්න

පොලීසිය දුර්වල වීම ආරක්ෂාවට බාධාවක් (සන්දේශයකි)

වගකීමෙන් ආරක්ෂා කිරීමේ පනත සම්මත කරන්න එපා

Thd Island

1988.01.03

බුදුසරණ

1988.03.03

Daly News

1988.03.26

බුදුසරණ

1988.04.09

දිවයින

1988.04.20

දවස

1988.05.19

බුදුසරණ

1988.05.30

දවස

1988.06.08

දවස

1988.06.23

දිවයින

1988.07.23

බුදුසරණ

1988.07.28

දවස

1988.08.27

ලංකාදීප

1988.09.04

දවස

1988.10.15

දවස

1988.11.12

දවස

1988.11.22

දිවයින

1988.11.23

ප්‍රඥාප්‍රභා 5

ලංකාදීප

1988.12.11

දවස

1988.06.22

දිවයින

1988.08.26

දවස

1988.09.02

1989

ඉවත් කළ 29 වගන්තිය යළි ඕනෑ වුනේ ඇයි?

කවුරු දිනුවත් සැවොම සමගිව රට දියුණු කරමු

සාරධර්ම හා සංස්කෘතිය අමතක නොකරමු

අධ්‍යාපන ඇමතිට විවෘත සන්දේශයක්

දහම් දැනුම දියුණුවේ පදමයි

ප්‍රශ්න රැසක් ඇතිවුණේ සල්ලිවලට මුල් තැන දීමෙන්

රෝහණ විදේවීර මහතාණෙනි...

රටේ අනාගතය ගැන සිතා මධ්‍යස්ථව කටයුතු කරමු

යහපත් දිවියට සත් සති පුජාව

ධම් වාරිකා සේවය

බුදු සසුනේ විරස්ථිතිය සඳහා වූ උදාර මෙහෙයක්

පාසල් දිවා ආහාරයට මස් මාළු බිත්තර එපා

pa050 අපේ අධ්‍යාපනය කෙසේ සකස් විය යුතු ද?

පොසොන් උදාවෙන් ඇති වූ සමාජ පෙරළිය

හාරක අග්‍රාමාත්‍යතුමා ගේ ප්‍රකාශය හරි ද?

ජාතික පාසල් වලින් නිසි පල ගන්න නම්...

පුනරුත්ථාපනයට මහ මානසික දියුණුව මිස මර්දනය නොවේ

ඉන්දියා හමුදාව යෑම සහ උතුරු නැගෙනහිර පාලනේ

දහම් අධ්‍යාපනයෙන් ළමා පරපුර හදා ගිනිමු

රටේ සාමය සඳහා ආත්මසුඛ පරිත්‍යාග ඉතා අවශ්‍යයි

සාමය සඳහා රොහණ විදේවීරට ජනමාධ්‍යයෙන් අමතන්න

නිරිසනුත් ලෙස මනුෂ්‍යයන් මරා දමන්න ඉඩ දෙන්න එපා (සන්දේශයකි)

ජ.වි.පෙ. කැඳවා ගන්න විකල්ප මං සොයමු

පක්ෂවශීලයට පටහැනි ක්‍රියා නතර කරවන්න (සන්දේශයකි)

දහම් පාසල් සේවය සහ සහතික

සිළුමිණ

1989.01.08

දවස

1989.02.15

දවස

1989.03.07

දවස

1989.03.16

දිනමිණ

1989.03.18

සිළුමිණ

1989.04.16

දවස, දිවයින

1989.04.28

දවස, දිනමිණ

1989.05.13

දිනමිණ, දවස

1989.05.19

බුදුසරණ

1989.05.20

දිනමිණ

1989.05.30

දවස

1989.06.02

දිනමිණ, දවස

1989.06.06

ප්‍රඥාප්‍රභා 5

දිවයින, දවස

1989.06.17

දිනමිණ

1989.07.03

දවස

1989.07.18

දවස

1989.08.08

දවස

1989.08.19

බුදුසරණ

1989.08.23

දිවයින

1989.09.11

දවස

1989.09.20

දවස

1989.09.20

ලංකාදීප

1989.10.01

දවස

1989.10.12

දවස

1989.11.24

1990

ගණගම සරණංකර සාහිත්‍ය මිණිපහන

ඇමරිකාවේ බෞද්ධ බලය ප්‍රවලිත වෙලා

pa071 මේ බුද්ධශාසන විනාශය ගුවන් තොටින් ම නතර කරන්න

බුදු වීම

පොසොන් උදාවයි. සමාජ පෙරළියයි

දිනමිණ

1990.01.03

දවස

1990.02.26

දිනමිණ

1990.05.14

ප්‍රඥාප්‍රභා 4

බුදුසරණ

1990.05.29

දවස

1990.06.07

	රුපවාහිනියෙන් සමාජය පෝෂණය කරනවා ද? දූෂණය කරනවා ද?	දිවයින	1990.06.15	
pa073	බුදුසරණ පුවත් පතට ජය වේවා මිලහ නීතිගත සංස්ථාව කුමක් ද? පරාජිතයාට පවා හිංසා නොකළ යුතුය ධර්මප්‍රචාරය ඇරඹුණු ඇසළ පුණු පොහෝ දා...	බුදුසරණ දවස දවස දවස	1990.06.15 1990.06.16 1990.07.02 1990.07.07	ප්‍රඥාප්‍රභා 4
pa107	A Country's Development, The Buddhist Standpoint	Daily News	1990.07.14	
pa034	බෞද්ධ ජීවන සැලැස්ම - ළමා කාලය දුප්පත්කම අඩු කිරීමට වැඩ පිළිවෙලක් අසරණ සරණ බුද්ධ පුජාව ශ්‍රී ලංකාව මැදබුද්ධික රටක් වේවි ද? අමරපුර මහා නිකායේ සමගිය	දිනමිණ දිවයින දවස දිවයින බුදුසරණ	1990.10.01 1990.10.20 1990.11.20 1990.12.12 1990.12.16	ප්‍රඥාප්‍රභා 8

1991

	තරුණ අසහනයට නව වින්තනයක් ශ්‍රී ලංකාව දේශපාලන පිස්සන් කොටුවක් වෙලා වාරිකා ධර්මදේශනා සාර්ථකයි - සඵලයි පන්සිල් යට කරගෙන පස්පව් රජවෙලා...	සිළුමිණ දිවයින දිවයින ලංකාදීප	1991.01.13 1991.03.07 1991.04.19 1991.05.26	
pa040	සංඝයා වහන්සේ හා සමාජය ජැක්පොට් තහනම ජාතිය බේරා ගැනීමක් මිනිහාත් හදාගෙන රටත් හදා ගනිමු	බුදුසරණ බුදුසරණ දිවයින	1991.05.27 1991.06.11 1991.06.22	ප්‍රඥාප්‍රභා 5
pa011	අපේ රටටත් ශාසන මණ්ඩලයක්... දුදර්ශීව සිතා බලන්න එදා තිබූ සමගිය අද නැත්තේ ඇයි? බුදු දහම කෙළෙසන ගබ්සාව රජන ජයන්තිය සමරන වොමිනටන් බෞද්ධ විහාරය	දිවයින දිවයින දිවයින ලංකාදීප දිවයින	1991.08.27 1991.09.11 1991.10.20 1991.12.04 1991.12.15	ප්‍රඥාප්‍රභා 6
pa014	නොණ්ඩමන් ගේ යෝජනාවලින් ජනවාර්ගික ප්‍රශ්නය විසඳේ ද?	සිළුමිණ දිනමිණ	1991.12.30	ප්‍රඥාප්‍රභා 6
pa094	පන්සිල් සුරකින සමාජයක් සඳහා	සා.සේ.ස	1991	ප්‍රඥාප්‍රභා 7

1991 දී සාසන සේවක සමිතිය මගින් ප්‍රකාශිත "පඤ්චශීල සංරක්ෂක පර්ෂදය" නම් ග්‍රන්ථයෙහි.

1992

	බහු ජාතික පක්ෂ එක්විය යුතු ඇයි? අයිතිය රැක ගන්න ගෙනගිය සටන බුද්ධ ජයන්තිය මෙන් මිහිදු ජයන්තිය ද අර්ථවත් කර ගනිමු 2500 බුද්ධ ජයන්තියයි 2300 මිහිදු ජයන්තියයි දෙවනුවර අරියවංස නාහිමිපාණෝ මේ අසරණ ජන කොටස නඟා සිටුවමු	දිනමිණ සිළුමිණ සිළුමිණ බුදුසරණ දිනමිණ ලංකාදීප සිළුමිණ	1992.01.29 1992.02.02 1992.03.15 1992.03.18 1992.04.25 1992.05.03 1992.05.13	
	එම වර්තයෙන් බුද්ධියෙන් ආර්ථිකයෙන් අපේ තරුණ පරපුර නඟා සිටුවමු ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තනය බුදු දහම බැබලෙන නම් වැඩ සපුරමු ජාතික ප්‍රශ්නයට විසඳුම කුමක්ද?	දිනමිණ බුදුසරණ බුදුසරණ ලංකාදීප	1992.05.31 1992.06.14 1992.09.11 1992.12.16	

තවත් ලිපි

pa104	කතෝලික ආගම - ක්‍රිස්තියානි ආගම සහ කතෝලික ආක්‍රමණය		1993	ප්‍රඥාප්‍රභා 7	1992 දී සාසන සේවක සමිතිය මගින් ප්‍රකාශිත "උත්තරීතර බලය මහා සංඝ බලයයි" නම් ග්‍රන්ථයෙහි.
pa105	අලුත් පල්ලි සියයට අනුවක් නීති විරෝධීයි		1993	ප්‍රඥාප්‍රභා 7	1993 දී සාසන සේවක සමිතිය මගින් ප්‍රකාශිත "උත්තරීතර බලය මහා සංඝ බලයයි" නම් ග්‍රන්ථයෙහි.
pa044	හික්කු අධ්‍යාපනයේ අනාගතය අදුරු නො කරමු	සිළුමිණ	1993.07.25	ප්‍රඥාප්‍රභා 5	
pa023	ජය පරාජය දෙකම ඉවසමු	ඉරිදා ලංකාදීප	1994.08.14	ප්‍රඥාප්‍රභා 6	
pa002	ආගමික වේලාව				
pa072	සිංහල - දෙමළ - මුස්ලිම් සුභද වාසය	දිවයින	1996.01.26	ප්‍රඥාප්‍රභා 4	
pa008	සම්බුද්ධ ශාසනයෙහි විරස්ථිතිය සඳහාත් බෞද්ධ ප්‍රබෝධය සඳහාත් ධර්මසංගායනාදිකෘතිය	දිවයින	1996.07.30	ප්‍රඥාප්‍රභා 6	බුද්ධ ශාසන අමාත්‍යාංශයේ උත්තරීතර අනුශාසක මණ්ඩලය වෙත ඉදිරිපත් කැරුණෙකි
pa074	Bandaranaike and the Buddhists	Daily News	1996.09.26	ප්‍රඥාප්‍රභා 4	
pa096	මෙහෙණි සස්න යළි පිහිටුවීම කාලෝචිත ද?	දිනමිණ	1997.01.02	ප්‍රඥාප්‍රභා 7	
pa102	සිංහලයාට තිබෙන එකම රට ලංකාවයි	ලංකාදීප	1997.09.07	ප්‍රඥාප්‍රභා 7	
pa100	ජාතිභේද ආගමිභේද දුරු කොට එක්සත් ශ්‍රී ලංකාවක් ඇති කරමු	ඉරිදා ලංකාදීප	1997.09.21	ප්‍රඥාප්‍රභා 7	

pa049	රටක් යටකර ගලා බසින මත් වතුර	ඉරිදා ලංකාදීප	1998.03.29	ප්‍රඥාප්‍රභා 8	
pa015	අකාලිකො - අටුවාවාගීය මතය නිවැරදි ද?			ප්‍රඥාප්‍රභා 1	ත්‍රිපිටක ධර්මකෝෂය 1 වෙළුම 2 කලබ
pa012	දෙමළ ජනයාට උතුර හා නැගෙනහිර පාරම්පරික මාතෘ භූමියක් තුබුණා ද? තිබේද?			ප්‍රඥාප්‍රභා 6	සන්සෝති කොමිසමට ඉදිරිපත් කරන ලද කරුණුවලින් කොටසක් ඇතුළත් ලිපියකි
pa035	The History of Dhamma Schools and their Development			ප්‍රඥාප්‍රභා 6	
pa066	උපොසථ			ප්‍රඥාප්‍රභා 2	අභංගම ශ්‍රී ප්‍රඥාලෝක කලාපයෙනි
pa080	බුදුරජාණන් වහන්සේ			ප්‍රඥාප්‍රභා 3	
pa091	ලෝක සාමය			ප්‍රඥාප්‍රභා 3	
pa092	Peace - Through Tolerance and Co-Existence			ප්‍රඥාප්‍රභා 2	

මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත ග්‍රන්ථ

	බෞද්ධයා හා බෞද්ධ වාරිත්‍ර	1956	
	බුද්ධාගමය	1958	
	සීල භාවනා හා වන්දනා	1961	
pa087	බෞද්ධ ගෙදර	1967	ප්‍රඥාප්‍රභා 3
pa056	ආනාපානසතිය		ප්‍රඥාප්‍රභා 4
pa088	බෞද්ධ ප්‍රතිපත්ති	1969	
	පවුල් සංවිධානය (බෞද්ධ මතය)	1974	
	සැබෑ ඊළාම් රාජ්‍යය	1979	
	සිංහල සමහිස ජාතික සමහිසේ පදනම යි		
	සන්සුන් මනස	1983	
	නිවන් මහ - කර්මය හා පුනර්භවය	1982	
	සංවර්ධනය පිළිබඳ බෞද්ධ ආකල්පය	1983	
	දුටුගැමුණු මහ රජතුමා	1987	
	The Buddha, His Teaching and its spread	1987	
	මනුෂ්‍ය ජීවිතය හා බෞද්ධ ජීවිතය	1989	

ප්‍රධාන සංස්කාරකත්වයෙන් හා අනුශාසකත්වයෙන් පළ වූණු පොත්

	ශ්‍රී වජ්‍රඥාන සාහිත්‍යය - අංක 1	1967	
	ශ්‍රී වජ්‍රඥාන සාහිත්‍යය - අංක 2		
	ත්‍රිපිටක ධර්මකෝෂය (ආදර්ශ පිටපත)	1971	
	ත්‍රිපිටක ධර්මකෝෂය (1 වෙළුම 1 කලබ)		
	තුරුණු සවිය අත්පොත	1971	
	Buddhism in Pictures	1974	
	පාලි ශබ්ද කෝෂය 1-1 කලබ	1977	
	පාලි ශබ්ද කෝෂය 1-2 කලබ	1977	
	ත්‍රිපිටක ධර්මකෝෂය	1978	
	This Confused Society	1978	
	තුරුණු උදාව 1 කලබ	1979	
	තුරුණු උදාව (පංචසීල කලාපය)	1980	
	තුරුණු උදාව (බෞද්ධ සංවර්ධන කලාපය)	1981	
	ශ්‍රී වජ්‍රඥාන සාහිත්‍යය - අංක 2	1981	
	තුරුණු උදාව (බෞද්ධ සාහිත්‍ය කලාපය)	1982	
	ගෙදර වෛද්‍යාචාර්යා හෙවත් ගෙදර බෙහෙත් අත්පොත	1982	
	World Buddhist Directory	1984	
	තුරුණු උදාව (ජගත් තරුණ වසර කලබ)	1985	
	පදලි ශබ්ද කෝෂය 1-3 කලබ	1985	
	ශාසනික හා ජාතික චිරවරයෝ	1987	
	මහාසංඝ සම්මන්ත්‍රණය (නිර්දේශ හා කාර්ය පත්‍ර)	1988	
	චිර අපදාන දොළොසක් -1	1989	
	චිර අපදාන දොළොසක් -2	1989	
	බුද්ධචංසය, සාසනචංසය සහ අමරපුර චංසය	1990	
	බෞද්ධ ළමයා (මාසික සඟරාව)	1990 සිට	
	ජාතික හා ජාතික චිරවරයෝ -2	1991	

සමමා ආදිව සමාජය
ධර්මිජය (මාසික සඟරා)
Eelam the Truth